





# دَسَرَامُو

دِقْوَه وَتِه دَرِه اَر دَسَرَامُو  
دَقُو، جَرَفَرَمَه اَج

سَرَمَه مَر: (IUL)219-MS/1/2013/2

## دَسَرَامُو

اَسَرَمَه سَرَمَه مَر دَسَرَامُو اَج

جَنَا اَسَرَمَه مَر سَرَمَه مَر (IUL)219-MS/1/2013/1 (10 عَسَرَامِه 2013) اَسَرَمَه مَر دَسَرَامُو اَج  
سَرَمَه مَر دَسَرَامُو اَج اَسَرَمَه مَر دَسَرَامُو اَج اَسَرَمَه مَر دَسَرَامُو اَج 3 سَرَمَه مَر دَسَرَامُو اَج اَسَرَمَه مَر دَسَرَامُو اَج  
دَسَرَامُو اَج.

اَسَرَمَه مَر دَسَرَامُو اَج

#	اَسَرَمَه مَر	دَسَرَامُو اَج
1.	سَرَمَه مَر دَسَرَامُو اَج	8 سَرَمَه مَر (عَسَرَامِه 24 عَسَرَامِه)
2.	جَرَفَرَمَه اَج	5 سَرَمَه مَر (عَسَرَامِه 15 عَسَرَامِه)
3.	كَلِمَه اَج سَرَمَه مَر دَسَرَامُو اَج	5 سَرَمَه مَر (عَسَرَامِه 20 عَسَرَامِه)

وَدَّ، د 03 سَرَمَه مَر اَسَرَمَه مَر دَسَرَامُو اَج سَرَمَه مَر دَسَرَامُو اَج سَرَمَه مَر دَسَرَامُو اَج 11:00 اَسَرَمَه مَر  
جَنَا اَسَرَمَه مَر دَسَرَامُو اَج اَسَرَمَه مَر دَسَرَامُو اَج 27 عَسَرَامِه 2013 و اَسَرَمَه مَر دَسَرَامُو اَج 13:30 اَسَرَمَه مَر  
جَنَا اَسَرَمَه مَر دَسَرَامُو اَج اَسَرَمَه مَر دَسَرَامُو اَج دَسَرَامُو اَج اَسَرَمَه مَر دَسَرَامُو اَج  
اَسَرَمَه مَر دَسَرَامُو اَج دَسَرَامُو اَج اَسَرَمَه مَر دَسَرَامُو اَج اَسَرَمَه مَر دَسَرَامُو اَج  
جَرَفَرَمَه اَج اَسَرَمَه مَر دَسَرَامُو اَج اَسَرَمَه مَر دَسَرَامُو اَج اَسَرَمَه مَر دَسَرَامُو اَج  
15 عَسَرَامِه 2013

اَسَرَمَه مَر دَسَرَامُو اَج  
دَقُو، جَرَفَرَمَه اَج

سَرَمَه مَر: (IUL)32-A/1/2013/1

## دَسَرَامُو

اَسَرَمَه مَر دَسَرَامُو اَج

جَنَا اَسَرَمَه مَر دَسَرَامُو اَج اَسَرَمَه مَر دَسَرَامُو اَج اَسَرَمَه مَر دَسَرَامُو اَج اَسَرَمَه مَر دَسَرَامُو اَج  
اَسَرَمَه مَر دَسَرَامُو اَج اَسَرَمَه مَر دَسَرَامُو اَج اَسَرَمَه مَر دَسَرَامُو اَج اَسَرَمَه مَر دَسَرَامُو اَج  
وَدَّ، جَنَا اَسَرَمَه مَر دَسَرَامُو اَج اَسَرَمَه مَر دَسَرَامُو اَج 23 عَسَرَامِه 2013  
11:00 اَسَرَمَه مَر دَسَرَامُو اَج اَسَرَمَه مَر دَسَرَامُو اَج 28 عَسَرَامِه 2013 و 11:00 اَسَرَمَه مَر  
اَسَرَمَه مَر دَسَرَامُو اَج اَسَرَمَه مَر دَسَرَامُو اَج اَسَرَمَه مَر دَسَرَامُو اَج

05 مَرَمَه مَر اَسَرَمَه مَر 1434  
17 عَسَرَامِه 2013







ދިވެހިރާއްޖޭގެ ސަރުކާރުގެ ނަމުގައި ހުންނަ ދިވެހި ޖުމްހޫރިއްޔާ ގުޅިގެން ހުންނަ ސަރުކާރުގެ ޖަލްސާތަކުގެ ތެރެއިން

ސަރުކާރުގެ ނަމުގައި: (IUL)234-A/2013/2

އިބްތިދާނު

މި ޖަލްސާގެ ތެރެއިން ސަރުކާރުގެ ނަމުގައި ހުންނަ ދިވެހި ޖުމްހޫރިއްޔާ ގުޅިގެން ހުންނަ ސަރުކާރުގެ ޖަލްސާތަކުގެ ތެރެއިން ސަރުކާރުގެ ނަމުގައި ހުންނަ ދިވެހި ޖުމްހޫރިއްޔާ ގުޅިގެން ހުންނަ ސަރުކާރުގެ ޖަލްސާތަކުގެ ތެރެއިން

މި ޖަލްސާގެ ތެރެއިން ސަރުކާރުގެ ނަމުގައި ހުންނަ ދިވެހި ޖުމްހޫރިއްޔާ ގުޅިގެން ހުންނަ ސަރުކާރުގެ ޖަލްސާތަކުގެ ތެރެއިން ސަރުކާރުގެ ނަމުގައި ހުންނަ ދިވެހި ޖުމްހޫރިއްޔާ ގުޅިގެން ހުންނަ ސަރުކާރުގެ ޖަލްސާތަކުގެ ތެރެއިން ސަރުކާރުގެ ނަމުގައި ހުންނަ ދިވެހި ޖުމްހޫރިއްޔާ ގުޅިގެން ހުންނަ ސަރުކާރުގެ ޖަލްސާތަކުގެ ތެރެއިން

02 ސަރުކާރުގެ ނަމުގައި ހުންނަ ދިވެހި ޖުމްހޫރިއްޔާ ގުޅިގެން ހުންނަ ސަރުކާރުގެ ޖަލްސާތަކުގެ ތެރެއިން 1434

14 ޖަލްސާތަކުގެ ތެރެއިން 2013

Bank of Maldives PLC  
Male', Republic of Maldives.

BML/PD-BID/2013/002-1  
January 14, 2013

**Announcement**

**Subject: Bank of Maldives PLC Request for Proposal (RFP) for consultancy services related to External Network Vulnerability Assessment and Penetration Testing**

Bank of Maldives PLC's announcement dated 10th January 2013 (Reference No. BML/PD-BID/2013/002) has been amended as follows.

Bank of Maldives PLC is seeking independent technical expertise with regards to conducting an IT security assessment. All interested parties are requested to send the bids before February 10th, 2013 16:00 hrs. The bidding document provides additional information to understand the scope of the work required by the Bank which is available on our website [www.bankofmaldives.com.mv](http://www.bankofmaldives.com.mv).

Proposals will be evaluated based on cost effectiveness, understanding of technical scope of work and other factors as specified in evaluation criteria below.

All communication including confirmation of receipt of this RFP, questions and submission of proposal shall be in written form and directed to the Head of IT at the Bank of Maldives PLC ([networksecurityrfp@bml.com.mv](mailto:networksecurityrfp@bml.com.mv)).

ސަރުކާރުގެ ނަމުގައި ހުންނަ ދިވެހި ޖުމްހޫރިއްޔާ ގުޅިގެން ހުންނަ ސަރުކާރުގެ ޖަލްސާތަކުގެ ތެރެއިން

ސަރުކާރުގެ ނަމުގައި: BML/PD-BID/2013/002-1

އިބްތިދާނު

މި ޖަލްސާގެ ތެރެއިން ސަރުކާރުގެ ނަމުގައި ހުންނަ ދިވެހި ޖުމްހޫރިއްޔާ ގުޅިގެން ހުންނަ ސަރުކާރުގެ ޖަލްސާތަކުގެ ތެރެއިން ސަރުކާރުގެ ނަމުގައި ހުންނަ ދިވެހި ޖުމްހޫރިއްޔާ ގުޅިގެން ހުންނަ ސަރުކާރުގެ ޖަލްސާތަކުގެ ތެރެއިން

މި ޖަލްސާގެ ތެރެއިން ސަރުކާރުގެ ނަމުގައި ހުންނަ ދިވެހި ޖުމްހޫރިއްޔާ ގުޅިގެން ހުންނަ ސަރުކާރުގެ ޖަލްސާތަކުގެ ތެރެއިން ސަރުކާރުގެ ނަމުގައި ހުންނަ ދިވެހި ޖުމްހޫރިއްޔާ ގުޅިގެން ހުންނަ ސަރުކާރުގެ ޖަލްސާތަކުގެ ތެރެއިން ސަރުކާރުގެ ނަމުގައި ހުންނަ ދިވެހި ޖުމްހޫރިއްޔާ ގުޅިގެން ހުންނަ ސަރުކާރުގެ ޖަލްސާތަކުގެ ތެރެއިން

މި ޖަލްސާގެ ތެރެއިން ސަރުކާރުގެ ނަމުގައި ހުންނަ ދިވެހި ޖުމްހޫރިއްޔާ ގުޅިގެން ހުންނަ ސަރުކާރުގެ ޖަލްސާތަކުގެ ތެރެއިން ސަރުކާރުގެ ނަމުގައި ހުންނަ ދިވެހި ޖުމްހޫރިއްޔާ ގުޅިގެން ހުންނަ ސަރުކާރުގެ ޖަލްސާތަކުގެ ތެރެއިން ސަރުކާރުގެ ނަމުގައި ހުންނަ ދިވެހި ޖުމްހޫރިއްޔާ ގުޅިގެން ހުންނަ ސަރުކާރުގެ ޖަލްސާތަކުގެ ތެރެއިން

މި ޖަލްސާގެ ތެރެއިން ސަރުކާރުގެ ނަމުގައި ހުންނަ ދިވެހި ޖުމްހޫރިއްޔާ ގުޅިގެން ހުންނަ ސަރުކާރުގެ ޖަލްސާތަކުގެ ތެރެއިން ސަރުކާރުގެ ނަމުގައި ހުންނަ ދިވެހި ޖުމްހޫރިއްޔާ ގުޅިގެން ހުންނަ ސަރުކާރުގެ ޖަލްސާތަކުގެ ތެރެއިން ސަރުކާރުގެ ނަމުގައި ހުންނަ ދިވެހި ޖުމްހޫރިއްޔާ ގުޅިގެން ހުންނަ ސަރުކާރުގެ ޖަލްސާތަކުގެ ތެރެއިން

02 ސަރުކާރުގެ ނަމުގައި ހުންނަ ދިވެހި ޖުމްހޫރިއްޔާ ގުޅިގެން ހުންނަ ސަރުކާރުގެ ޖަލްސާތަކުގެ ތެރެއިން 1434

14 ޖަލްސާތަކުގެ ތެރެއިން 2013

دېرېسېس پر اړخې انټروپرنسټريټون انټرنېشنل انټرېسټ  
ډو، ټروپريټون.

سټوډنټ: (IUL)438-PDU/1/2013/1

انټروپرنسټريټون

په ټوليزه توګه د ټوليزه پوهنيزو کورسونو په ټوليزه توګه 2 - ټوليزه 2170 ټوليزه (ټوليزه)

**انټرنېشنل انټروپرنسټريټون د ټوليزه پوهنيزو کورسونو**

**انټرنېشنل انټروپرنسټريټون 2012**

دېرېسېس پر اړخې ټوليزه ټوليزه انټروپرنسټريټون په ټوليزه توګه 2 ټوليزه 2012 ورسره  
انټرنېشنل انټروپرنسټريټون د ټوليزه پوهنيزو کورسونو په ټوليزه توګه 27 ټوليزه 2013 ورسره  
ټوليزه 13:00 د ټوليزه پوهنيزو کورسونو په ټوليزه توګه 2012 - انټرنېشنل انټروپرنسټريټون  
په ټوليزه توګه ټوليزه انټروپرنسټريټون د ټوليزه پوهنيزو کورسونو په ټوليزه توګه.

ټوليزه پوهنيزو کورسونو په ټوليزه توګه  
ټوليزه انټروپرنسټريټون د ټوليزه پوهنيزو کورسونو په ټوليزه توګه  
دېرېسېس پر اړخې انټروپرنسټريټون انټرنېشنل انټروپرنسټريټون  
ټوليزه پوهنيزو کورسونو په ټوليزه توګه

- د ټوليزه پوهنيزو کورسونو په ټوليزه توګه ټوليزه پوهنيزو کورسونو په ټوليزه توګه  
ټوليزه پوهنيزو کورسونو په ټوليزه توګه <http://www.environment.gov.my> ورسره  
ټوليزه پوهنيزو کورسونو په ټوليزه توګه ټوليزه پوهنيزو کورسونو په ټوليزه توګه  
1. ټوليزه پوهنيزو کورسونو په ټوليزه توګه ټوليزه پوهنيزو کورسونو په ټوليزه توګه  
ټوليزه پوهنيزو کورسونو په ټوليزه توګه  
2. د ټوليزه پوهنيزو کورسونو په ټوليزه توګه ټوليزه پوهنيزو کورسونو په ټوليزه توګه.

ټوليزه پوهنيزو کورسونو په ټوليزه توګه  
ټوليزه پوهنيزو کورسونو په ټوليزه توګه

سټوډنټ: JS-B/2012/

انټروپرنسټريټون

انټرنېشنل انټروپرنسټريټون

د ټوليزه پوهنيزو کورسونو په ټوليزه توګه ټوليزه پوهنيزو کورسونو په ټوليزه توګه  
ټوليزه پوهنيزو کورسونو په ټوليزه توګه 20 ټوليزه 2013 ورسره  
ټوليزه پوهنيزو کورسونو په ټوليزه توګه 22 ټوليزه 2013 ورسره  
ټوليزه پوهنيزو کورسونو په ټوليزه توګه 11:00 ورسره

3 ټوليزه پوهنيزو کورسونو په ټوليزه توګه 1434  
15 ټوليزه پوهنيزو کورسونو په ټوليزه توګه 2013



ຫ້ອງການຄຸ້ມຄອງ  
 ສູນຄຸ້ມຄອງ  
 ສຳນັກງານ, ດາວຊຽງ  
 ຫ້ອງການຄຸ້ມຄອງ  
 ຫຼື: (960) 3345187  
 ຫຼື: (960) 3334072  
 ອີເມວ: col@mnu.edu.mv

ສຳນັກງານ: (IUL)COL/1/2013/3

ການຮຽນ

ສະຖານທີ່ ຫ້ອງການຄຸ້ມຄອງ

ຫ້ອງການຄຸ້ມຄອງ 2013 ວັນ ທີ່ ສຳນັກງານ ສຳນັກງານ ສຳນັກງານ ສຳນັກງານ  
 ສຳນັກງານ ສຳນັກງານ ສຳນັກງານ ສຳນັກງານ ສຳນັກງານ  
 14:00 ສຳນັກງານ ສຳນັກງານ ສຳນັກງານ ສຳນັກງານ  
 11:00 ສຳນັກງານ ສຳນັກງານ ສຳນັກງານ ສຳນັກງານ  
 ສຳນັກງານ ສຳນັກງານ ສຳນັກງານ ສຳນັກງານ  
 ສຳນັກງານ ສຳນັກງານ ສຳນັກງານ ສຳນັກງານ

3 ສຳນັກງານ ສຳນັກງານ 1434  
 15 ສຳນັກງານ 2013

ຫ້ອງການຄຸ້ມຄອງ  
 ສຳນັກງານ, ດາວຊຽງ

ສຳນັກງານ: GS-72/2013/01

ການຮຽນ

ສຳນັກງານ ສຳນັກງານ 1 ສຳນັກງານ ສຳນັກງານ ສຳນັກງານ

ສຳນັກງານ ສຳນັກງານ 1 ສຳນັກງານ ສຳນັກງານ ສຳນັກງານ  
 ( 26 ) GS72/2012/14 ສຳນັກງານ ( 2012 ) ສຳນັກງານ ສຳນັກງານ  
 ສຳນັກງານ ສຳນັກງານ ສຳນັກງານ ສຳນັກງານ  
 ສຳນັກງານ ສຳນັກງານ ສຳນັກງານ ສຳນັກງານ  
 ສຳນັກງານ ສຳນັກງານ 1 ສຳນັກງານ ສຳນັກງານ ສຳນັກງານ  
 2013 ສຳນັກງານ ສຳນັກງານ 10:00 ສຳນັກງານ ສຳນັກງານ  
 ສຳນັກງານ 10:00 ສຳນັກງານ ສຳນັກງານ ສຳນັກງານ  
 ສຳນັກງານ ສຳນັກງານ ສຳນັກງານ ສຳນັກງານ  
 ສຳນັກງານ ສຳນັກງານ ສຳນັກງານ ສຳນັກງານ

09 ສຳນັກງານ 2013

අධ්‍යක්ෂවරයාගේ දැනුම්දැනුම් පිටපතක්  
දැනුම්, ප්‍රවෘත්ති

සංඛ්‍යා: IGMH-IU/CSD/2013/05

ආචාර්ය

සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ, කොළඹ 05

අධ්‍යක්ෂවරයාගේ දැනුම්දැනුම් පිටපතක්  
සංඛ්‍යා: MHSC-IU/CSD/2013/03  
2012 ඔක්තෝබර් 31 දිනට පසුව සිදු වූ පරිදි  
සංඛ්‍යා: 2  
2013 ජූනි 22 දිනට පසුව සිදු වූ පරිදි  
14:00  
2013 ජූනි 28 දිනට පසුව සිදු වූ පරිදි  
11:00  
සංඛ්‍යා: 05  
1434  
17  
2013

ප්‍රවෘත්ති -  
සංඛ්‍යා: 08  
295/2013/08

සංඛ්‍යා: 295/2013/08

ආචාර්ය

සංඛ්‍යා: 295/2012/160  
2013 ජූනි 20 දිනට පසුව සිදු වූ පරිදි  
11:00  
2013 ජූනි 22 දිනට පසුව සිදු වූ පරිදි  
11:00  
සංඛ්‍යා: 6560009  
holhudhoo-office@gmail.com

14 ජූනි 2013

















دسرسوچي اچو ڇي سڙي، فوڊو اڙي رڙو سڙي سڙو  
 ڏو، فوڊو سڙي.

سڙو: (IUL)437-GF.1/1/2013/9

اڙو

ڏو سڙو اچو ڇي سڙي سڙو فوڊو سڙو سڙو  
 سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو  
 سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو  
 01 سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو

ڏو، جڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو 2013  
 سڙو سڙو 23 سڙو سڙو 14:00 سڙو سڙو سڙو سڙو  
 (سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو)  
 سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو 2013  
 سڙو سڙو 29 سڙو سڙو 14:00 سڙو سڙو سڙو سڙو  
 (سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو)  
 سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو  
 سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو  
 سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو  
 سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو

05 سڙو سڙو سڙو 1434  
 17 سڙو سڙو 2013

دسرسوچي اچو ڇي سڙي، فوڊو اڙي رڙو سڙي سڙو  
 ڏو، فوڊو سڙي.

سڙو: (IUL)437-GF.1/1/2013/8

اڙو

ڏو سڙو اچو ڇي سڙي سڙو فوڊو سڙو سڙو  
 سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو  
 سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو  
 01 سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو

ڏو، جڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو 2013  
 سڙو سڙو 23 سڙو سڙو 13:00 سڙو سڙو سڙو سڙو  
 (سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو)  
 سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو 2013  
 سڙو سڙو 29 سڙو سڙو 13:00 سڙو سڙو سڙو سڙو  
 (سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو)  
 سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو  
 سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو  
 سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو  
 سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو

05 سڙو سڙو سڙو 1434  
 17 سڙو سڙو 2013

ڏو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو  
 ڏو، فوڊو سڙي.

سڙو: FNK-K(T)/UNUL/IUL/2013/024

اڙو سڙو سڙو سڙو

ڏو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو  
 (07 سڙو سڙو 2013) سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو  
 سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو سڙو

**Details of the Engine:**  
**Brand:** Cummins  
**Model No:** 4BT 3.9-G1  
**Serial No:** 21364764  
**CPL:** 1520



කුමාරතුංග මහලයේ පිහිටි පුනර්ජනනා කේන්ද්‍රයේ සිටින අයගේ සහතිකයක් ලෙස.

අනුමැතිය ලබාදීමේදී ප්‍රධාන කාර්යාලයේ සිටින අයගේ සහතිකයක් ලෙස.

Managing Director Fenaka Corporation Ltd Iulaan No: FNK-K(T)/UNUL/IUL/2013/024 Port Complex.7th Floor HilaaleeMagu, Maafannu Male'	මහලයේ සිටින අයගේ සහතිකයක් ලෙස අනුමැතිය ලබාදීමේදී ප්‍රධාන කාර්යාලයේ සිටින අයගේ සහතිකයක් ලෙස FNK-K(T)/UNUL/IUL/2013/024 7 වන මහලයේ, 7 වන මහලයේ පුනර්ජනනා කේන්ද්‍රයේ සිටින අයගේ සහතිකයක් ලෙස
--	---

2013 ඔක්තෝබර් 27 දින 12:45 ට පමණක් පුනර්ජනනා කේන්ද්‍රයේ සිටින අයගේ සහතිකයක් ලෙස  
 (7 වන මහලයේ, 7 වන මහලයේ) පුනර්ජනනා කේන්ද්‍රයේ සිටින අයගේ සහතිකයක් ලෙස  
 පුනර්ජනනා කේන්ද්‍රයේ සිටින අයගේ සහතිකයක් ලෙස. 2013 ඔක්තෝබර් 27 දින 12:45 ට පමණක් පුනර්ජනනා කේන්ද්‍රයේ සිටින අයගේ සහතිකයක් ලෙස.

පුනර්ජනනා කේන්ද්‍රයේ සිටින අයගේ සහතිකයක් ලෙස  
 පුනර්ජනනා කේන්ද්‍රයේ සිටින අයගේ සහතිකයක් ලෙස  
 3007555 සංඛ්‍යාවක් ලෙස  
 05 වන මහලයේ සිටින අයගේ සහතිකයක් ලෙස  
 1434  
 2013 17 දින

පුනර්ජනනා කේන්ද්‍රයේ සිටින අයගේ සහතිකයක් ලෙස  
 පුනර්ජනනා කේන්ද්‍රයේ සිටින අයගේ සහතිකයක් ලෙස

අනුමැතිය ලබාදීමේදී ප්‍රධාන කාර්යාලයේ සිටින අයගේ සහතිකයක් ලෙස: FNK-K(T)/UNUL/IUL/2013/023

අනුමැතිය ලබාදීමේදී ප්‍රධාන කාර්යාලයේ සිටින අයගේ සහතිකයක් ලෙස

2013 ඔක්තෝබර් 07 දින 07:00 ට පමණක් පුනර්ජනනා කේන්ද්‍රයේ සිටින අයගේ සහතිකයක් ලෙස: FNK-K(T)/UNUL/IUL/2013/003  
 (07 දින 07:00 ට පමණක් පුනර්ජනනා කේන්ද්‍රයේ සිටින අයගේ සහතිකයක් ලෙස) පුනර්ජනනා කේන්ද්‍රයේ සිටින අයගේ සහතිකයක් ලෙස  
 පුනර්ජනනා කේන්ද්‍රයේ සිටින අයගේ සහතිකයක් ලෙස.

**Details of the Engine:**  
**Brand:** Cummins  
**Model No:** 6BT 5.9-G1  
**Serial No:** 211500144  
**CPL:** 1519

#	Part No.	Description	Unit	Qty
01	3802357	Pump, Water	Nos	1
02	3904374	Pump, Fuel Transfer	Nos	1

03	3802230	Set Piston Ring (STD)	Set	6
04	3901170	Bearing, Connecting Rod (STD)	Nos	12
05	3919306	Kit Injector	Set	6
06	-	Radiator (6BT 5.9-G1)	Nos	1
07	3802363	Set Upper Engine Gasket	Set	1
08	3910739	Bearing Ball, Hub Fan	Nos	2
09	3920679	Alternator 12V 63A (120489475)	Nos	1
10	3056344	Switch Oil Prs (3408607)	Nos	1
11	7486000503	H/W Temperature Sender	Nos	2
12	3015237	Tran Diuser	Nos	1
13	3802376	Set Lower Engine Gasket	Set	1

අනුමැතිය ලබාදීම සඳහා අවශ්‍ය වන සියලුම තොරතුරු සපුරා ඇත.

සේවා කොටස:

- කොටස සේවා කොටසක් ලෙස ලබාදීමට අවකාශය ඇත. (සේවා කොටසක් ලෙස ලබාදීමට අවකාශය ඇත. අනුමැතිය ලබාදීමට අවකාශය ඇත.)
- සේවා කොටසක් ලෙස ලබාදීමට අවකාශය ඇත.
- සේවා කොටසක් ලෙස ලබාදීමට අවකාශය ඇත.
- සේවා කොටසක් ලෙස ලබාදීමට අවකාශය ඇත. 60 ක්වරුන් සඳහා සේවා කොටසක් ලෙස ලබාදීමට අවකාශය ඇත.
- සේවා කොටසක් ලෙස ලබාදීමට අවකාශය ඇත. (සේවා කොටසක් ලෙස ලබාදීමට අවකාශය ඇත. සේවා කොටසක් ලෙස ලබාදීමට අවකාශය ඇත.)
- සේවා කොටසක් ලෙස ලබාදීමට අවකාශය ඇත. සේවා කොටසක් ලෙස ලබාදීමට අවකාශය ඇත.

අනුමැතිය ලබාදීම සඳහා අවශ්‍ය වන සියලුම තොරතුරු සපුරා ඇත.

අයදුම් 60 ක්වරුන්:

- සේවා කොටසක් ලෙස ලබාදීමට අවකාශය ඇත.  $අයදුම් \times 30$
- සේවා කොටසක් ලෙස ලබාදීමට අවකාශය ඇත.  $30 \times 08$
- සේවා කොටසක් ලෙස ලබාදීමට අවකාශය ඇත.  $08 \times 02$

සේවා කොටසක් ලෙස ලබාදීමට අවකාශය ඇත. සේවා කොටසක් ලෙස ලබාදීමට අවකාශය ඇත.

අනුමැතිය ලබාදීම සඳහා අවශ්‍ය වන සියලුම තොරතුරු සපුරා ඇත.

Managing Director  
 Fenaka Corporation Ltd  
 Iulaan No: FNK-K(T)/UNUL/IUL/2013/023  
 Port Complex.7th Floor  
 HilaaleeMagu,  
 Maafannu  
 Male'

අනුමැතිය ලබාදීම සඳහා අවශ්‍ය වන සියලුම තොරතුරු සපුරා ඇත.  
 අයදුම් 60 ක්වරුන්:  
 FNK-K(T)/UNUL/IUL/2013/023  
 සේවා කොටසක් ලෙස ලබාදීමට අවකාශය ඇත. 7 ක්වරුන් සඳහා සේවා කොටසක් ලෙස ලබාදීමට අවකාශය ඇත.  
 සේවා කොටසක් ලෙස ලබාදීමට අවකාශය ඇත.

2013 27 12:30 7 ( 27 12:30

3007555 1434 05 2013 17

2013 07 01

FNK-K(T)/UNUL/IUL/2013/022

UNUL

FNK-K(T)/SUL/IUL/2013/001 (07) 2013

#	Description	Unit	Qty
01	Cable LV 300 sqmm x 1 Core	Meter	1,520
02	LV Lug 300 sqmm	Nos	8
03	Lug sleeve 300 sqmm (red)	Nos	2
04	Lug sleeve 300 sqmm (yellow)	Nos	2
05	Lug sleeve 300 sqmm (blue)	Nos	2
06	Lug sleeve 300 sqmm (black)	Nos	2

2013 07 01

- ( )
- 
- 
- 
- 
-



**Details of the Engine:**

**Brand:** Cummins  
**Model No:** 6CT 8.3G2  
**Serial No:** 21760551  
**CPL:** 2218

#	Part No.	Description	Unit	Qty
01	3931256	<b>FUEL PUMP</b> Model: Bosch P 3000 High Idle: 1575 Governor Type RSV	Nos	1

අන්තර්ගතයේ දැක්වෙන අංශු සහ අංශු සවිදායකයක් මගින් පරිවහන සඳහා යොදා ගත හැකිය.

**අවදානම්:**

- අනෙක් කාර්යයන් සඳහා භාවිතයට ගැනීමේදී (ඉන්ජින් කාර්යයට ගැනීමේදී) අනවශ්‍යව පවතින අනතුරු වැළැක්වීම සඳහා ප්‍රධාන බාධකයක් සවිදායකයක් භාවිතයට ගැනීමේදී සැලකිල්ලට ගත යුතුය.
- අනෙක් කාර්යයන් සඳහා භාවිතයට ගැනීමේදී (ඉන්ජින් කාර්යයට ගැනීමේදී) අනවශ්‍යව පවතින අනතුරු වැළැක්වීම සඳහා ප්‍රධාන බාධකයක් සවිදායකයක් භාවිතයට ගැනීමේදී සැලකිල්ලට ගත යුතුය.
- අනෙක් කාර්යයන් සඳහා භාවිතයට ගැනීමේදී (ඉන්ජින් කාර්යයට ගැනීමේදී) අනවශ්‍යව පවතින අනතුරු වැළැක්වීම සඳහා ප්‍රධාන බාධකයක් සවිදායකයක් භාවිතයට ගැනීමේදී සැලකිල්ලට ගත යුතුය.
- අනෙක් කාර්යයන් සඳහා භාවිතයට ගැනීමේදී (ඉන්ජින් කාර්යයට ගැනීමේදී) අනවශ්‍යව පවතින අනතුරු වැළැක්වීම සඳහා ප්‍රධාන බාධකයක් සවිදායකයක් භාවිතයට ගැනීමේදී සැලකිල්ලට ගත යුතුය.
- අනෙක් කාර්යයන් සඳහා භාවිතයට ගැනීමේදී (ඉන්ජින් කාර්යයට ගැනීමේදී) අනවශ්‍යව පවතින අනතුරු වැළැක්වීම සඳහා ප්‍රධාන බාධකයක් සවිදායකයක් භාවිතයට ගැනීමේදී සැලකිල්ලට ගත යුතුය.

අන්තර්ගතයේ දැක්වෙන අංශු සහ අංශු සවිදායකයක් මගින් පරිවහන සඳහා යොදා ගත හැකිය.

- අනෙක් කාර්යයන් සඳහා භාවිතයට ගැනීමේදී (ඉන්ජින් කාර්යයට ගැනීමේදී) අනවශ්‍යව පවතින අනතුරු වැළැක්වීම සඳහා ප්‍රධාන බාධකයක් සවිදායකයක් භාවිතයට ගැනීමේදී සැලකිල්ලට ගත යුතුය.
- අනෙක් කාර්යයන් සඳහා භාවිතයට ගැනීමේදී (ඉන්ජින් කාර්යයට ගැනීමේදී) අනවශ්‍යව පවතින අනතුරු වැළැක්වීම සඳහා ප්‍රධාන බාධකයක් සවිදායකයක් භාවිතයට ගැනීමේදී සැලකිල්ලට ගත යුතුය.
- අනෙක් කාර්යයන් සඳහා භාවිතයට ගැනීමේදී (ඉන්ජින් කාර්යයට ගැනීමේදී) අනවශ්‍යව පවතින අනතුරු වැළැක්වීම සඳහා ප්‍රධාන බාධකයක් සවිදායකයක් භාවිතයට ගැනීමේදී සැලකිල්ලට ගත යුතුය.
- අනෙක් කාර්යයන් සඳහා භාවිතයට ගැනීමේදී (ඉන්ජින් කාර්යයට ගැනීමේදී) අනවශ්‍යව පවතින අනතුරු වැළැක්වීම සඳහා ප්‍රධාන බාධකයක් සවිදායකයක් භාවිතයට ගැනීමේදී සැලකිල්ලට ගත යුතුය.
- අනෙක් කාර්යයන් සඳහා භාවිතයට ගැනීමේදී (ඉන්ජින් කාර්යයට ගැනීමේදී) අනවශ්‍යව පවතින අනතුරු වැළැක්වීම සඳහා ප්‍රධාන බාධකයක් සවිදායකයක් භාවිතයට ගැනීමේදී සැලකිල්ලට ගත යුතුය.

<p>Managing Director                  Fenaka Corporation Ltd                  Iulaan No: FNK-K(T)/UNUL/IUL/2013/021                  Port Complex, 7th Floor                  HilaaleeMagu,                  Maafannu                  Male'</p>	<p>අධ්‍යක්ෂ ජනරාල්                  ෆෙනාකා කොරපරේෂන් ලිමිටෙඩ්                  අංශු සවිදායකයක් මගින් පරිවහන සඳහා යොදා ගත හැකිය: FNK-K(T)/UNUL/IUL/2013/021                  මහල 7 වන මහල, පෝර්ත කොමප්ලෙක්ස්                  හිලාලේ මාගු,                  මාෆාෆාණු,                  මාලේ</p>
--	--



2013 27 12:00 12:00 7 27 12:00

3007555 1434 05 2013 17

2013 17

12:00 12:00 7 27 12:00

HDC (161)-A/IU/2013/02

12:00 12:00 7 27 12:00

12:00 12:00 7 27 12:00

03 03 2013 HDC(161)-A/IU/2012/84

- Intel(R) Core(TM) i7-3770 Processor (8M Cache, up to 3.9GHz)
- 8GB (2x4GB) DDR3 1333MHz SDRAM Memory
- 500GB 7200 RPM 3.5" SATA Hard Drive
- Integrated Gigabit Ethernet LAN 10/100/1000
- PCI-E NVIDIA Dedicated Graphics card (Dvi Output with cables) Min 1GB VRAM
- DVD RW WRITER DRIVE
- 20" LCD monitor
- Integrated sound
- Standard keyboard ,optical mouse and Stereo speakers
- Minimum one year warranty
- 600-650VA APC UPS

15:30 22 2013 15:30

http://www.hdc.com.mv/media/announcements.php

3355144 03 1434 03 2013 15



සමස්ත වටිනාකම සඳහා:

රුපියල්

සංඛ්‍යා: FNK-K(T)/NUL/IUL/2013/017

විස්තරය සහ මිල පිටපත

IUL/FENAKA/12/163 සංඛ්‍යාව යටතේ සිදු කළ නිල වශයෙන් මිලදී ගත් උපකරණයකට (27 වැනි කොටස 2012) වෙනස් කිරීමේදී, උපකරණයේ වෙනස් කිරීම් සඳහා වූ වටිනාකම සඳහා විස්තරයක් සපයා ඇත.

Details of the Engine:

Brand: Cummins  
 Model No: 6CT 8.3  
 Serial No: 21266158  
 CPL: 985  
 Engine No: 1, 2, 3

#	Part No.	Description	Unit	Qty
01	970182	Radiator (PAN OTO)	Nos	2

විස්තරය සහ මිල පිටපත සඳහා විස්තරයක් සපයා ඇත.

විස්තරය සහ මිල පිටපත:

- උපකරණයේ සංරක්ෂණය සඳහා (විවිධ උපකරණ සහ මූලද්‍රව්‍ය) විස්තරයක් සපයා ඇත.
- වෙනත් උපකරණ සඳහා වූ වටිනාකම සඳහා විස්තරයක් සපයා ඇත.
- විවිධ උපකරණ සඳහා වූ වටිනාකම සඳහා විස්තරයක් සපයා ඇත.
- විවිධ උපකරණ සඳහා වූ වටිනාකම සඳහා විස්තරයක් සපයා ඇත.
- විවිධ උපකරණ සඳහා වූ වටිනාකම සඳහා විස්තරයක් සපයා ඇත.
- විවිධ උපකරණ සඳහා වූ වටිනාකම සඳහා විස්තරයක් සපයා ඇත.

විස්තරය සහ මිල පිටපත:

- 60 ක් මිලදී ගැනීම
- විවිධ උපකරණ සඳහා වූ වටිනාකම සඳහා විස්තරයක් සපයා ඇත.
- විවිධ උපකරණ සඳහා වූ වටිනාකම සඳහා විස්තරයක් සපයා ඇත.
- විවිධ උපකරණ සඳහා වූ වටිනාකම සඳහා විස්තරයක් සපයා ඇත.
- විවිධ උපකරණ සඳහා වූ වටිනාකම සඳහා විස්තරයක් සපයා ඇත.
- විවිධ උපකරණ සඳහා වූ වටිනාකම සඳහා විස්තරයක් සපයා ඇත.

විස්තරය සහ මිල පිටපත සඳහා විස්තරයක් සපයා ඇත.

අමුදායම් කිරීමේ කාර්යාලයේ සිටින අයට පමණක් සීමා කළ යුතුය.

Managing Director  
Fenaka Corporation Ltd  
Iulaan No: FNK-K(T)/NUL/IUL/2013/017  
Port Complex 7<sup>th</sup> Floor  
,Hilaalee Magu  
Maafannu  
Male'

සේවා මධ්‍යස්ථානයේ  
සේවා මධ්‍යස්ථානයේ  
අංක: FNK-K(T)/NUL/IUL/2013/017  
7 වන මහල, පෝර්ට් කොමප්ලෙක්ස්  
මාෆාණු, මාලේ

2013 වර්ෂයේ 23 වන දින සිට 2013 වර්ෂයේ 11:30 ට පමණක් සේවා මධ්‍යස්ථානයේ සිටින අයට පමණක් සීමා කළ යුතුය.  
(7 වන මහල, පෝර්ට් කොමප්ලෙක්ස්) අංක: FNK-K(T)/NUL/IUL/2013/017  
සේවා මධ්‍යස්ථානයේ සිටින අයට පමණක් සීමා කළ යුතුය.  
2013 වර්ෂයේ 11:30 ට පමණක් සේවා මධ්‍යස්ථානයේ සිටින අයට පමණක් සීමා කළ යුතුය.

සේවා මධ්‍යස්ථානයේ සිටින අයට පමණක් සීමා කළ යුතුය.  
සේවා මධ්‍යස්ථානයේ සිටින අයට පමණක් සීමා කළ යුතුය.  
අංක: 3007555  
සේවා මධ්‍යස්ථානයේ සිටින අයට පමණක් සීමා කළ යුතුය.

05 වන දින 1434  
17 වන දින 2013

සේවා මධ්‍යස්ථානයේ  
සේවා මධ්‍යස්ථානයේ

අංක: FNK-K(T)/UNUL/IUL/2013/018

අමුදායම් කිරීමේ කාර්යාලයේ

සේවා මධ්‍යස්ථානයේ සිටින අයට පමණක් සීමා කළ යුතුය.

Details of the Engine:  
**Brand:** Cummins  
**Model No:** V T A 28-G6  
**Serial No:** 25302388  
**CPL:** 8278

#	Part No.	Description	Unit	Qty
01	AR11178	Shell, Main Bearing	Nos	1
02	3801826	Kit, Cylinder Liner	Set	12
03	3803002	Kit, Engine Piston	Set	12
04	3801755	Set, Piston Ring	Set	12







קטגוריית פריטים: 020/2013/FNK/IUL/FNK-K(T)

תאריך: 02/2013

מספר: 020/2013/FNK/IUL/FNK-K(T)

רשימת פריטים

רשימת פריטים המשוייכים לפרוייקט, כולל פריטים המשוייכים לפרוייקט.

#	Description	Unit	Qty
01	PVC Pipe 4" Low Pressure	Nos	100
02	PVC Elbow 45 Deg Low Pressure 4"	Nos	800
03	PVC Y Tee 4" Low Pressure	Nos	500
04	PVC Cap 4"	Nos	450
05	PVC Socket 4" Low Pressure (Joint)	Nos	150

רשימת פריטים המשוייכים לפרוייקט, כולל פריטים המשוייכים לפרוייקט.

פרטים נוספים:

- כל המידע שהוצג במסמך זה אינו מהווה אחריות או הבטחה כלשהי.
- המידע המוצג במסמך זה אינו מהווה אחריות או הבטחה כלשהי.
- המידע המוצג במסמך זה אינו מהווה אחריות או הבטחה כלשהי.
- המידע המוצג במסמך זה אינו מהווה אחריות או הבטחה כלשהי.
- המידע המוצג במסמך זה אינו מהווה אחריות או הבטחה כלשהי.
- המידע המוצג במסמך זה אינו מהווה אחריות או הבטחה כלשהי.
- המידע המוצג במסמך זה אינו מהווה אחריות או הבטחה כלשהי.
- המידע המוצג במסמך זה אינו מהווה אחריות או הבטחה כלשהי.
- המידע המוצג במסמך זה אינו מהווה אחריות או הבטחה כלשהי.
- המידע המוצג במסמך זה אינו מהווה אחריות או הבטחה כלשהי.

רשימת פריטים המשוייכים לפרוייקט, כולל פריטים המשוייכים לפרוייקט.

רשימת פריטים המשוייכים לפרוייקט, כולל פריטים המשוייכים לפרוייקט.

- רשימת פריטים המשוייכים לפרוייקט, כולל פריטים המשוייכים לפרוייקט.
- רשימת פריטים המשוייכים לפרוייקט, כולל פריטים המשוייכים לפרוייקט.
- רשימת פריטים המשוייכים לפרוייקט, כולל פריטים המשוייכים לפרוייקט.
- רשימת פריטים המשוייכים לפרוייקט, כולל פריטים המשוייכים לפרוייקט.
- רשימת פריטים המשוייכים לפרוייקט, כולל פריטים המשוייכים לפרוייקט.
- רשימת פריטים המשוייכים לפרוייקט, כולל פריטים המשוייכים לפרוייקט.
- רשימת פריטים המשוייכים לפרוייקט, כולל פריטים המשוייכים לפרוייקט.
- רשימת פריטים המשוייכים לפרוייקט, כולל פריטים המשוייכים לפרוייקט.
- רשימת פריטים המשוייכים לפרוייקט, כולל פריטים המשוייכים לפרוייקט.
- רשימת פריטים המשוייכים לפרוייקט, כולל פריטים המשוייכים לפרוייקט.

רשימת פריטים המשוייכים לפרוייקט, כולל פריטים המשוייכים לפרוייקט.



Managing Director  
 Fenaka Corporation Ltd  
 Iulaan No: FNK-K(T)/FNK/IUL/2013/020  
 Port Complex-7<sup>th</sup> Floor  
 ,Hilaalee Magu  
 Maafannu  
 Male'

ፎኒካካ ከተማ የብሔራዊ ጥሬ ጽሑፍ  
 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 FNK-K(T)/FNK/IUL/2013/020  
 ግዛቱ የብሔራዊ ጥሬ ጽሑፍ  
 7 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 ስራዎችን አስተዳደሩ ግዛቱ

ፎኒካካ ከተማ የብሔራዊ ጥሬ ጽሑፍ  
 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 12:15 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 23 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 2013 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 ስራዎችን አስተዳደሩ ግዛቱ

ፎኒካካ ከተማ የብሔራዊ ጥሬ ጽሑፍ  
 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 3007555 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 1434 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 2013 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 17 ስራዎችን አስተዳደሩ ግዛቱ

ፎኒካካ ከተማ የብሔራዊ ጥሬ ጽሑፍ  
 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 ስራዎችን አስተዳደሩ ግዛቱ

ፎኒካካ ከተማ የብሔራዊ ጥሬ ጽሑፍ  
 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 ስራዎችን አስተዳደሩ ግዛቱ

ፎኒካካ ከተማ የብሔራዊ ጥሬ ጽሑፍ  
 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 ስራዎችን አስተዳደሩ ግዛቱ

ስራዎችን አስተዳደሩ ግዛቱ	ስራዎችን አስተዳደሩ ግዛቱ	ስራዎችን አስተዳደሩ ግዛቱ	ስራዎችን አስተዳደሩ ግዛቱ
11:00	ስራዎችን አስተዳደሩ ግዛቱ	21 ስራዎችን አስተዳደሩ ግዛቱ	ስራዎችን አስተዳደሩ ግዛቱ
11:00	ስራዎችን አስተዳደሩ ግዛቱ	28 ስራዎችን አስተዳደሩ ግዛቱ	ስራዎችን አስተዳደሩ ግዛቱ

1434 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 03 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 2013 ስራዎችን አስተዳደሩ ግዛቱ  
 15 ስራዎችን አስተዳደሩ ግዛቱ



تعمیر و مرطوب کردن سازه های بتنی و در حین  
کار، برقیتهای

این کلاس سازه های: H-2012/184B

این کلاس

این کلاس سازه های در سازه های

این کلاس سازه های سازه های بتنی و در حین کار، برقیتهای  
سازه های بتنی و در حین کار، برقیتهای سازه های بتنی و در حین کار، برقیتهای  
سازه های بتنی و در حین کار، برقیتهای سازه های بتنی و در حین کار، برقیتهای

در سازه های بتنی و در حین کار، برقیتهای سازه های بتنی و در حین کار، برقیتهای  
در سازه های بتنی و در حین کار، برقیتهای سازه های بتنی و در حین کار، برقیتهای

در سازه های بتنی و در حین کار، برقیتهای سازه های بتنی و در حین کار، برقیتهای

این کلاس: 90

سازه های بتنی و در حین کار، برقیتهای سازه های بتنی و در حین کار، برقیتهای  
90 x

این کلاس: 10

در سازه های بتنی و در حین کار، برقیتهای سازه های بتنی و در حین کار، برقیتهای

در سازه های بتنی و در حین کار، برقیتهای سازه های بتنی و در حین کار، برقیتهای  
در سازه های بتنی و در حین کار، برقیتهای سازه های بتنی و در حین کار، برقیتهای

ساز:

- در سازه های بتنی و در حین کار، برقیتهای سازه های بتنی و در حین کار، برقیتهای  
در سازه های بتنی و در حین کار، برقیتهای سازه های بتنی و در حین کار، برقیتهای
- در سازه های بتنی و در حین کار، برقیتهای سازه های بتنی و در حین کار، برقیتهای  
در سازه های بتنی و در حین کار، برقیتهای سازه های بتنی و در حین کار، برقیتهای
- در سازه های بتنی و در حین کار، برقیتهای سازه های بتنی و در حین کار، برقیتهای  
در سازه های بتنی و در حین کار، برقیتهای سازه های بتنی و در حین کار، برقیتهای

05 متریتهای سازه های بتنی و در حین کار، برقیتهای 1434

17 متریتهای سازه های بتنی و در حین کار، برقیتهای 2013

# פועל תרבות

ד"ר חגית פרידמאן

ד"ר חגית פרידמאן

מס' 220-HRA/1/2013/2 (IUL)

## פועל תרבות

התאגדות הפועלים והעובדים של משרד החינוך

	ד"ר חגית פרידמאן
(1) פועל תרבות	פועל תרבות
7,000/- ₪	7,000/- ₪
2,500/- ₪	2,500/- ₪
40%	40%
175/- ₪	175/- ₪
פועל תרבות	פועל תרבות
פועל תרבות	פועל תרבות
שם:	
פועל תרבות	

### הערות:

1. הפועל התרבותי יעבוד כפועל תרבותי במסגרת התאגדות הפועלים והעובדים של משרד החינוך.
2. הפועל התרבותי יעבוד כפועל תרבותי במסגרת התאגדות הפועלים והעובדים של משרד החינוך.
3. הפועל התרבותי יעבוד כפועל תרבותי במסגרת התאגדות הפועלים והעובדים של משרד החינוך.
4. הפועל התרבותי יעבוד כפועל תרבותי במסגרת התאגדות הפועלים והעובדים של משרד החינוך.
5. הפועל התרבותי יעבוד כפועל תרבותי במסגרת התאגדות הפועלים והעובדים של משרד החינוך.

1. הפועל התרבותי יעבוד כפועל תרבותי במסגרת התאגדות הפועלים והעובדים של משרד החינוך.
2. הפועל התרבותי יעבוד כפועל תרבותי במסגרת התאגדות הפועלים והעובדים של משרד החינוך.





8) 2013 2 2013 20000 25000

2013 11:00 2013 21 2013 11:00

20392 +960 3004300 +960 3004301

cctf@environment.gov.mv 7 2013

2013 20000 25000

2013 11:00 2013 21 2013 11:00

20392 +960 3004300 +960 3004301

cctf@environment.gov.mv 7 2013

2013 20000 25000

2013 11:00 2013 21 2013 11:00

20392 +960 3004300 +960 3004301

cctf@environment.gov.mv 7 2013

2013 20000 25000

2013 11:00 2013 21 2013 11:00

20392 +960 3004300 +960 3004301

cctf@environment.gov.mv 7 2013

2013 20000 25000

**Ministry of Environment and Energy**  
Republic of Maldives

**Wetland Conservation and Coral Reef Monitoring for Adaptation to Climate Change**

Grant No.: TF011853

Maldives Climate Change Trust Fund

Reference No.: (IUL)438/1/2012/36

**Request for Expressions of Interest**

**Roof Water Harvesting Component Coordinator**

The Government of the Republic of Maldives has received grant funds from multi-donor Climate Change Trust Fund, administered by the World Bank, towards the cost of Wetland Conservation and Coral Reef Monitoring for Adaption to Climate Change (WCCM) Project and intends to apply part of the proceeds for the services of a Roof Water Harvesting Component Coordinator.

This is a key functionary at the national level with technical responsibility for ensuring preparation and implementation of the Roof water Harvesting and Drainage Management components undertaken by the Ministry.

The Water coordinator must meet the following qualification requirements:

- a) Higher degree in IWRM related, civil/environmental engineering, related scientific field or equivalent;
- b) Strong knowledge / focus on rainwater harvesting and drainage management in a WCWRM context;
- c) Minimum 2 years of experience working in areas related to IWRM;
- d) Good organizational skills and ability to manage targeted indicators;
- e) Excellent knowledge of English and Divehi, both written and spoken;
- f) Computer literacy and good word processing and spreadsheet skills;
- g) Having an understanding of issues around environmental sustainability and climate change adaptation relevant to Maldives in the context of marine and terrestrial eco-systems is strongly desired;
- h) Having an understanding of policy and regulatory issues around water resources management in the Maldives including programs and projects of the Government, NGOs and donors will be an advantage;
- i) Knowledge of up-to-date approaches and projects (international, national and local), professional participation in implementation of sector related international projects (including World Bank-financed projects) is considered a plus;

The Ministry of Environment and Energy, now invites interested eligible individuals to submit their Expressions of Interest (EoI). Interested Candidates must provide (a) a CV including information that demonstrates that they are qualified to perform the services (description of similar assignments, experience in similar conditions, availability of appropriate skills, etc.)

A Coordinator will be selected based on the qualifications, in accordance with the procedures set out in the World Bank's Guidelines: Selection and Employment of Consultants by World Bank Borrowers, May 2004, revised October 2006 and January 2011.

All inclusive monthly remuneration for the position will be MVR 20,000-25,000 based on qualification and experience.

Candidates for these positions will be initially hired for a period of twelve (12) months and extended for a further period based on a successful performance appraisal at the end of the first year. The successful candidate must be available to commence the position in February 2013.

The expressions of interests must be delivered to the address below by 11:00hours local time on **January 21, 2013**. Mode of delivery may be regular mail, e-mail or facsimile of the choice of the Candidate.

Project Manager

WCCM Project

Ministry of Environment and Energy

Ameenee Magu, Maafannu

Male', 20392, Republic of Maldives

Tel: +960 3004300 Fax: +960 3004301

email: [cctf@environment.gov.mv](mailto:cctf@environment.gov.mv)







Candidates for these positions will be initially hired for a period of twelve (12) months and may be extended for a further period based on a successful performance appraisal at the end of the first year. The successful candidate must be available to commence the position in February/March 2013.

The expressions of interests must be delivered to the address below by **11:00hours local time on January 21, 2013**.

Mode of delivery may be regular mail, e-mail or facsimile of the choice of the Candidate.

Project Manager  
 Maldives Environmental Management Project  
 Ministry of Environment and Energy  
 Ameenee Magu, Maafannu  
 Male', 20392, Republic of Maldives  
 Tel: +960 3004300 Fax: +960 3004301  
 email: [memp@environment.gov.mv](mailto:memp@environment.gov.mv)

މުވާދާ ވަނަ ގަވާއިދު ބަލާ ފޯމު ފުރިހަމަކުރުމަށް  
 ދަށުން ފޮނުވާލުމަށް

ނަންބަރު: (IUL)220-HRA/1/2013/1

ފޮނުވާލުމުގެ ފޯމު

މި ފޯމު ފުރިހަމަކުރުމަށް ފޯމު ފުރިހަމަކުރުމަށް ފޯމު ފުރިހަމަކުރުމަށް.

<p>މަސަލާ ގަވާއިދު، ފޯމު ފުރިހަމަކުރުމުގެ ގަވާއިދު (1 ފޯމު) ފުރިހަމަކުރުމަށް،                  ފޯމު ފުރިހަމަކުރުމުގެ ގަވާއިދު، ފޯމު ފުރިހަމަކުރުމުގެ ގަވާއިދު (1 ފޯމު)</p>	<p>މަސަލާ ގަވާއިދު:</p>
<p>މަސަލާ ގަވާއިދު ފޯމު ފުރިހަމަކުރުމުގެ ގަވާއިދު / ފޯމު ފުރިހަމަކުރުމުގެ ގަވާއިދު ފޯމު ފުރިހަމަކުރުމުގެ ގަވާއިދު</p>	<p>ފޯމު ފުރިހަމަކުރުމުގެ ގަވާއިދު                  ފޯމު ފުރިހަމަކުރުމުގެ ގަވާއިދު                  ފޯމު ފުރިހަމަކުރުމުގެ ގަވާއިދު:</p>
<p>މަސަލާ ގަވާއިދު: 10,000/- ފޯމު ފުރިހަމަކުރުމުގެ ގަވާއިދު                  ފޯމު ފުރިހަމަކުރުމުގެ ގަވާއިދު: 8,500/- ފޯމު ފުރިހަމަކުރުމުގެ ގަވާއިދު</p>	<p>ފޯމު ފުރިހަމަކުރުމުގެ ގަވާއިދު                  ފޯމު ފުރިހަމަކުރުމުގެ ގަވާއިދު:</p>
<p>މަސަލާ ގަވާއިދު                  ފޯމު ފުރިހަމަކުރުމުގެ ގަވާއިދު: 3,500/- ފޯމު ފުރިހަމަކުރުމުގެ ގަވާއިދު                  ފޯމު ފުރިހަމަކުރުމުގެ ގަވާއިދު 40% ފޯމު ފުރިހަމަކުރުމުގެ ގަވާއިދު                  ފޯމު ފުރިހަމަކުރުމުގެ ގަވާއިދު: 200/- ފޯމު ފުރިހަމަކުރުމުގެ ގަވާއިދު                  ފޯމު ފުރިހަމަކުރުމުގެ ގަވާއިދު (ފޯމު ފުރިހަމަކުރުމުގެ ގަވާއިދު)                  ފޯމު ފުރިހަމަކުރުމުގެ ގަވާއިދު                  ފޯމު ފުރިހަމަކުރުމުގެ ގަވާއިދު: 2,500/- ފޯމު ފުރިހަމަކުރުމުގެ ގަވާއިދު                  ފޯމު ފުރިހަމަކުރުމުގެ ގަވާއިދު 40% ފޯމު ފުރިހަމަކުރުމުގެ ގަވާއިދު                  ފޯމު ފުރިހަމަކުރުމުގެ ގަވާއިދު: 200/- ފޯމު ފުރިހަމަކުރުމުގެ ގަވާއިދު                  ފޯމު ފުރިހަމަކުރުމުގެ ގަވާއިދު (ފޯމު ފުރިހަމަކުރުމުގެ ގަވާއިދު)</p>	<p>ފޯމު ފުރިހަމަކުރުމުގެ ގަވާއިދު                  ފޯމު ފުރިހަމަކުރުމުގެ ގަވާއިދު:</p>



תכנית אסטרטגית  
תקציב: 2,500/- מיליון ש"ח  
תכנית אסטרטגית: 40%  
תקציב: 1,000 מיליון ש"ח  
תקציב: 200/- מיליון ש"ח (תכנית אסטרטגית)

- תכנית אסטרטגית לתכנון המבנה, תכנון המבנה, תכנון המבנה, תכנון המבנה.
- תכנית אסטרטגית לתכנון המבנה, תכנון המבנה, תכנון המבנה, תכנון המבנה.
- תכנית אסטרטגית לתכנון המבנה, תכנון המבנה, תכנון המבנה, תכנון המבנה.
- תכנית אסטרטגית לתכנון המבנה, תכנון המבנה, תכנון המבנה, תכנון המבנה.

תכנית אסטרטגית  
תכנית אסטרטגית  
תכנית אסטרטגית  
תכנית אסטרטגית

תכנית אסטרטגית  
תכנית אסטרטגית  
תכנית אסטרטגית  
תכנית אסטרטגית

- 1. תכנית אסטרטגית לתכנון המבנה, תכנון המבנה, תכנון המבנה, תכנון המבנה.
- 2. תכנית אסטרטגית לתכנון המבנה, תכנון המבנה, תכנון המבנה, תכנון המבנה.
- 3. תכנית אסטרטגית לתכנון המבנה, תכנון המבנה, תכנון המבנה, תכנון המבנה.
- 4. תכנית אסטרטגית לתכנון המבנה, תכנון המבנה, תכנון המבנה, תכנון המבנה.
- 5. תכנית אסטרטגית לתכנון המבנה, תכנון המבנה, תכנון המבנה, תכנון המבנה.

දුරකථන සේවා පිළිබඳව විමර්ශන කිරීමේදී ප්‍රධාන වශයෙන් අදාළ නිලධාරීන්ට දැනුවත් කිරීමේදී සහය වීමට මග පෙන්වයි.

1. දුරකථන සේවා පිළිබඳව විමර්ශන කිරීමේදී ප්‍රධාන වශයෙන් අදාළ නිලධාරීන්ට දැනුවත් කිරීමේදී සහය වීමට මග පෙන්වයි.
2. ශ්‍රී ලංකාවේ විදුලි දුරකථන සේවා සැපයීමේදී ප්‍රධාන වශයෙන් අදාළ නිලධාරීන්ට දැනුවත් කිරීමේදී සහය වීමට මග පෙන්වයි.
3. විදුලි දුරකථන සේවා සැපයීමේදී ප්‍රධාන වශයෙන් අදාළ නිලධාරීන්ට දැනුවත් කිරීමේදී සහය වීමට මග පෙන්වයි.
4. විදුලි දුරකථන සේවා සැපයීමේදී ප්‍රධාන වශයෙන් අදාළ නිලධාරීන්ට දැනුවත් කිරීමේදී සහය වීමට මග පෙන්වයි.
5. විදුලි දුරකථන සේවා සැපයීමේදී ප්‍රධාන වශයෙන් අදාළ නිලධාරීන්ට දැනුවත් කිරීමේදී සහය වීමට මග පෙන්වයි.
6. විදුලි දුරකථන සේවා සැපයීමේදී ප්‍රධාන වශයෙන් අදාළ නිලධාරීන්ට දැනුවත් කිරීමේදී සහය වීමට මග පෙන්වයි.

මෙහි:

- විදුලි දුරකථන සේවා සැපයීමේදී ප්‍රධාන වශයෙන් අදාළ නිලධාරීන්ට දැනුවත් කිරීමේදී සහය වීමට මග පෙන්වයි.
- විදුලි දුරකථන සේවා සැපයීමේදී ප්‍රධාන වශයෙන් අදාළ නිලධාරීන්ට දැනුවත් කිරීමේදී සහය වීමට මග පෙන්වයි.
- විදුලි දුරකථන සේවා සැපයීමේදී ප්‍රධාන වශයෙන් අදාළ නිලධාරීන්ට දැනුවත් කිරීමේදී සහය වීමට මග පෙන්වයි.

දුරකථන සේවා පිළිබඳව විමර්ශන කිරීමේදී ප්‍රධාන වශයෙන් අදාළ නිලධාරීන්ට දැනුවත් කිරීමේදී සහය වීමට මග පෙන්වයි.

දුරකථන සේවා පිළිබඳව විමර්ශන කිරීමේදී ප්‍රධාන වශයෙන් අදාළ නිලධාරීන්ට දැනුවත් කිරීමේදී සහය වීමට මග පෙන්වයි.

www.mira.gov.mv දුරකථන : info@mira.gov.mv

21 ස්ථාන 1434  
03 මැර් 2013

سرٹیفیکیٹ: 01 / 2013 - I

لیٹریچر ڈیپارٹمنٹ

ڈیپارٹمنٹ:	لیٹریچر ڈیپارٹمنٹ (ڈیپارٹمنٹ)
لیٹریچر ڈیپارٹمنٹ:	لیٹریچر ڈیپارٹمنٹ، لکھنؤ
کلاس نمبر / کٹنگ:	01
ڈسٹریکٹ / ایڈمنسٹریشن:	7,250/- روپیہ / 17,000/- روپیہ
ڈسٹریکٹ / ایڈمنسٹریشن:	ڈیپارٹمنٹ ڈسٹریکٹ / ایڈمنسٹریشن، لکھنؤ
ڈسٹریکٹ / ایڈمنسٹریشن:	ڈیپارٹمنٹ ڈسٹریکٹ / ایڈمنسٹریشن، لکھنؤ
ڈسٹریکٹ / ایڈمنسٹریشن:	ڈیپارٹمنٹ ڈسٹریکٹ / ایڈمنسٹریشن، لکھنؤ
ڈسٹریکٹ / ایڈمنسٹریشن:	ڈیپارٹمنٹ ڈسٹریکٹ / ایڈمنسٹریشن، لکھنؤ
ڈیپارٹمنٹ:	لیٹریچر ڈیپارٹمنٹ (ڈیپارٹمنٹ)
لیٹریچر ڈیپارٹمنٹ:	لیٹریچر ڈیپارٹمنٹ، لکھنؤ
کلاس نمبر / کٹنگ:	04
ڈسٹریکٹ / ایڈمنسٹریشن:	4,100/- روپیہ / 9,000/- روپیہ
ڈسٹریکٹ / ایڈمنسٹریشن:	ڈیپارٹمنٹ ڈسٹریکٹ / ایڈمنسٹریشن، لکھنؤ
ڈسٹریکٹ / ایڈمنسٹریشن:	ڈیپارٹمنٹ ڈسٹریکٹ / ایڈمنسٹریشن، لکھنؤ
ڈسٹریکٹ / ایڈمنسٹریشن:	ڈیپارٹمنٹ ڈسٹریکٹ / ایڈمنسٹریشن، لکھنؤ
ڈسٹریکٹ / ایڈمنسٹریشن:	ڈیپارٹمنٹ ڈسٹریکٹ / ایڈمنسٹریشن، لکھنؤ
ڈیپارٹمنٹ:	لیٹریچر ڈیپارٹمنٹ (ڈیپارٹمنٹ)
لیٹریچر ڈیپارٹمنٹ:	لیٹریچر ڈیپارٹمنٹ، لکھنؤ
کلاس نمبر / کٹنگ:	01
ڈسٹریکٹ / ایڈمنسٹریشن:	3,500/- روپیہ / 6,000/- روپیہ
ڈسٹریکٹ / ایڈمنسٹریشن:	ڈیپارٹمنٹ ڈسٹریکٹ / ایڈمنسٹریشن، لکھنؤ













<p>אֲשֶׁר הָיוּ לִפְנֵי הַיְיָ אֱלֹהֵינוּ וְלִפְנֵי אֱלֹהֵי אֲבוֹתֵינוּ וְלִפְנֵי כָּל הָעָם אֲשֶׁר יָדְעוּ אֶת הַיְיָ אֱלֹהֵינוּ וְלִפְנֵי כָּל הָעָם אֲשֶׁר יָדְעוּ אֶת הַיְיָ אֱלֹהֵינוּ</p>	
<p>1. אֲשֶׁר הָיוּ לִפְנֵי הַיְיָ אֱלֹהֵינוּ 2. וְלִפְנֵי אֱלֹהֵי אֲבוֹתֵינוּ 3. וְלִפְנֵי כָּל הָעָם אֲשֶׁר יָדְעוּ אֶת הַיְיָ אֱלֹהֵינוּ</p>	<p>פָּחַד וְאֵימָה אֶת הַיְיָ אֱלֹהֵינוּ וְאֵת אֱלֹהֵי אֲבוֹתֵינוּ וְאֵת כָּל הָעָם אֲשֶׁר יָדְעוּ אֶת הַיְיָ אֱלֹהֵינוּ</p>
<p>1. אֲשֶׁר הָיוּ לִפְנֵי הַיְיָ אֱלֹהֵינוּ</p>	<p>אֲשֶׁר הָיוּ לִפְנֵי הַיְיָ אֱלֹהֵינוּ</p>
<p>1. אֲשֶׁר הָיוּ לִפְנֵי הַיְיָ אֱלֹהֵינוּ 2. וְלִפְנֵי אֱלֹהֵי אֲבוֹתֵינוּ 3. וְלִפְנֵי כָּל הָעָם אֲשֶׁר יָדְעוּ אֶת הַיְיָ אֱלֹהֵינוּ 4. אֲשֶׁר הָיוּ לִפְנֵי הַיְיָ אֱלֹהֵינוּ 5. אֲשֶׁר הָיוּ לִפְנֵי הַיְיָ אֱלֹהֵינוּ 6. אֲשֶׁר הָיוּ לִפְנֵי הַיְיָ אֱלֹהֵינוּ 7. אֲשֶׁר הָיוּ לִפְנֵי הַיְיָ אֱלֹהֵינוּ 8. אֲשֶׁר הָיוּ לִפְנֵי הַיְיָ אֱלֹהֵינוּ</p>	<p>אֲשֶׁר הָיוּ לִפְנֵי הַיְיָ אֱלֹהֵינוּ וְאֵת אֱלֹהֵי אֲבוֹתֵינוּ וְאֵת כָּל הָעָם אֲשֶׁר יָדְעוּ אֶת הַיְיָ אֱלֹהֵינוּ אֲשֶׁר הָיוּ לִפְנֵי הַיְיָ אֱלֹהֵינוּ אֲשֶׁר הָיוּ לִפְנֵי הַיְיָ אֱלֹהֵינוּ אֲשֶׁר הָיוּ לִפְנֵי הַיְיָ אֱלֹהֵינוּ אֲשֶׁר הָיוּ לִפְנֵי הַיְיָ אֱלֹהֵינוּ אֲשֶׁר הָיוּ לִפְנֵי הַיְיָ אֱלֹהֵינוּ אֲשֶׁר הָיוּ לִפְנֵי הַיְיָ אֱלֹהֵינוּ</p>
<p>23 עֶשְׂרִים וְשָׁלוֹשׁ אֲשֶׁר הָיוּ לִפְנֵי הַיְיָ אֱלֹהֵינוּ 2013 וְ הַיְיָ אֱלֹהֵינוּ 30:14 אֲשֶׁר הָיוּ לִפְנֵי הַיְיָ אֱלֹהֵינוּ</p>	<p>אֲשֶׁר הָיוּ לִפְנֵי הַיְיָ אֱלֹהֵינוּ</p>



















3. ראה הנהגתו כעוון נמשך כשלא יצא להקדים עליו מיד
4. ראה הנהגתו כעוון נמשך כשלא יצא להקדים עליו מיד, ולכן הוא נחשב כשומר ופועל שבו
5. ראה הנהגתו כעוון נמשך כשלא יצא להקדים עליו מיד
6. נראה שיש להקדים עליו מיד, ויש להקדים עליו מיד, ויש להקדים עליו מיד

אם כן, האם יש להקדים עליו מיד? 3004373, 3004345, 3004344 מיד, ויש להקדים עליו מיד.

1. מיד, האם יש להקדים עליו מיד?
2. מיד, האם יש להקדים עליו מיד?
3. מיד, האם יש להקדים עליו מיד?
4. מיד, האם יש להקדים עליו מיד?

הנהגתו כעוון נמשך כשלא יצא להקדים עליו מיד.

- יש להקדים עליו מיד, ויש להקדים עליו מיד, ויש להקדים עליו מיד.
- יש להקדים עליו מיד, ויש להקדים עליו מיד, ויש להקדים עליו מיד.
- יש להקדים עליו מיד, ויש להקדים עליו מיד, ויש להקדים עליו מיד.
- יש להקדים עליו מיד, ויש להקדים עליו מיד, ויש להקדים עליו מיד.
- יש להקדים עליו מיד, ויש להקדים עליו מיד, ויש להקדים עליו מיד.
- יש להקדים עליו מיד, ויש להקדים עליו מיד, ויש להקדים עליו מיד.
- יש להקדים עליו מיד, ויש להקדים עליו מיד, ויש להקדים עליו מיד.
- יש להקדים עליו מיד, ויש להקדים עליו מיד, ויש להקדים עליו מיד.
- יש להקדים עליו מיד, ויש להקדים עליו מיד, ויש להקדים עליו מיד.



- 4. جۆسكەنەر رو كورنمەن نامدۇر ھارۋىمۇس.
- 5. ۱۰۰۰۰ دىن ئاشۇرۇپ كېلىنىدىغان قىممەت ئۆزگىرىشىنى كۆزەتكۈزۈپ بېرىش.
- 6. قۇسۇمىيە قىممەت ئۆزگىرىشىنى كۆزەتكۈزۈپ بېرىش ۋە ئۆزگىرىش نىسبەتلىرىنى نامىنى كۆرسىتىش.

دەرىجىسى نامدۇر رەتتە رەتتە كۆرسىتىش ۋە دەرىجىسى نامدۇر رەتتە رەتتە كۆرسىتىش  
 دېرىجىسى نامدۇر رەتتە رەتتە كۆرسىتىش | ۱۰۰۰۰ دىن ئاشۇرۇپ كېلىنىدىغان قىممەت ئۆزگىرىشىنى كۆزەتكۈزۈپ بېرىش.

2. دىكى	دەرىجىسى
كۆرسىتىش رەتتە:	01 (۱۰۰۰)
نومۇرى:	۲ رەتتە
دېرىجىسى:	۳,470/- رەتتە

1. ۱۰۰۰۰ دىن ئاشۇرۇپ كېلىنىدىغان قىممەت ئۆزگىرىشىنى كۆزەتكۈزۈپ بېرىش  
 قۇسۇمىيە قىممەت ئۆزگىرىشىنى كۆزەتكۈزۈپ بېرىش / ۱۰۰۰۰ دىن ئاشۇرۇپ كېلىنىدىغان قىممەت ئۆزگىرىشىنى كۆزەتكۈزۈپ بېرىش / ۱۰۰۰۰ دىن ئاشۇرۇپ كېلىنىدىغان قىممەت ئۆزگىرىشىنى كۆزەتكۈزۈپ بېرىش

2. ۱۰۰۰۰ دىن ئاشۇرۇپ كېلىنىدىغان قىممەت ئۆزگىرىشىنى كۆزەتكۈزۈپ بېرىش  
 ۱۰۰۰۰ دىن ئاشۇرۇپ كېلىنىدىغان قىممەت ئۆزگىرىشىنى كۆزەتكۈزۈپ بېرىش / ۱۰۰۰۰ دىن ئاشۇرۇپ كېلىنىدىغان قىممەت ئۆزگىرىشىنى كۆزەتكۈزۈپ بېرىش / ۱۰۰۰۰ دىن ئاشۇرۇپ كېلىنىدىغان قىممەت ئۆزگىرىشىنى كۆزەتكۈزۈپ بېرىش

3. ۱۰۰۰۰ دىن ئاشۇرۇپ كېلىنىدىغان قىممەت ئۆزگىرىشىنى كۆزەتكۈزۈپ بېرىش  
 ۱۰۰۰۰ دىن ئاشۇرۇپ كېلىنىدىغان قىممەت ئۆزگىرىشىنى كۆزەتكۈزۈپ بېرىش / ۱۰۰۰۰ دىن ئاشۇرۇپ كېلىنىدىغان قىممەت ئۆزگىرىشىنى كۆزەتكۈزۈپ بېرىش / ۱۰۰۰۰ دىن ئاشۇرۇپ كېلىنىدىغان قىممەت ئۆزگىرىشىنى كۆزەتكۈزۈپ بېرىش

- 1. ۱۰۰۰۰ دىن ئاشۇرۇپ كېلىنىدىغان قىممەت ئۆزگىرىشىنى كۆزەتكۈزۈپ بېرىش
- 2. ۱۰۰۰۰ دىن ئاشۇرۇپ كېلىنىدىغان قىممەت ئۆزگىرىشىنى كۆزەتكۈزۈپ بېرىش
- 3. ۱۰۰۰۰ دىن ئاشۇرۇپ كېلىنىدىغان قىممەت ئۆزگىرىشىنى كۆزەتكۈزۈپ بېرىش
- 4. ۱۰۰۰۰ دىن ئاشۇرۇپ كېلىنىدىغان قىممەت ئۆزگىرىشىنى كۆزەتكۈزۈپ بېرىش
- 5. جۆسكەنەر رو كورنمەن نامدۇر ھارۋىمۇس.
- 6. ۱۰۰۰۰ دىن ئاشۇرۇپ كېلىنىدىغان قىممەت ئۆزگىرىشىنى كۆزەتكۈزۈپ بېرىش
- 7. قۇسۇمىيە قىممەت ئۆزگىرىشىنى كۆزەتكۈزۈپ بېرىش ۋە ئۆزگىرىش نىسبەتلىرىنى نامىنى كۆرسىتىش.

دەرىجىسى نامدۇر رەتتە رەتتە كۆرسىتىش ۋە دەرىجىسى نامدۇر رەتتە رەتتە كۆرسىتىش  
 دېرىجىسى نامدۇر رەتتە رەتتە كۆرسىتىش | ۱۰۰۰۰ دىن ئاشۇرۇپ كېلىنىدىغان قىممەت ئۆزگىرىشىنى كۆزەتكۈزۈپ بېرىش.



<p>· <b>1</b> <b>16633151</b> 2013 14:30 14:30 2013 23 <b>2013</b> <b>23</b></p>	<p><b>2013</b></p>
<p>· <b>2013</b> <b>23</b> <b>2013</b> <b>23</b> <b>2013</b> <b>23</b></p>	<p>· <b>2013</b> <b>23</b></p>
<p>· <b>2013</b> <b>23</b> <b>2013</b> <b>23</b> <b>2013</b> <b>23</b></p>	<p>· <b>2013</b> <b>23</b></p>
<p>· <b>2013</b> <b>23</b> <b>2013</b> <b>23</b> <b>2013</b> <b>23</b></p>	<p>· <b>2013</b> <b>23</b></p>
<p>· <b>2013</b> <b>23</b> <b>2013</b> <b>23</b> <b>2013</b> <b>23</b></p>	<p>· <b>2013</b> <b>23</b></p>









<p>1. 1. 2. 3.</p>	<p>1. 2. 3.</p>
<p>1. 2. 3.</p>	<p>1. 2. 3.</p>
<p>1. 2. 3. 4. 5. 6. 7. 8.</p>	<p>1. 2. 3. 4. 5. 6. 7. 8.</p>
<p>23 2013 14:30 2013 15 15</p>	<p>23 2013 14:30 2013 15 15</p>















සැකය: (IUL)435-A4/2013/01	චෝදනා පත්‍රය	
සැකය: 09 ජූනි 2013		
සැකය: 2013	අත්පත් කරගත් චෝදනා	දිනය
සැකය: 2013	4	අත්පත්
සැකය: 2013	4	අත්පත්
6,295/- රුපියල්	6,295/- රුපියල්	අත්පත්
- සැකය: 3,000/- රුපියල් - ජි.සී.සී. සැකය: 55% - සැකය: 2013	- සැකය: 3,000/- රුපියල් - ජි.සී.සී. සැකය: 55% - සැකය: 2013	අත්පත්
සැකය: 2013	සැකය: 2013	අත්පත්
1. චෝදනා පත්‍රය 2. නඩු පත්‍රය 3. චෝදනා පත්‍රය (අත්පත් කරගත් සැකයන්) 4. චෝදනා පත්‍රය (අත්පත් කරගත් සැකයන්) 5. චෝදනා පත්‍රය (අත්පත් කරගත් සැකයන්)	1. චෝදනා පත්‍රය 2. නඩු පත්‍රය 3. චෝදනා පත්‍රය (අත්පත් කරගත් සැකයන්) 4. චෝදනා පත්‍රය (අත්පත් කරගත් සැකයන්) 5. චෝදනා පත්‍රය (අත්පත් කරගත් සැකයන්)	අත්පත්
23 ජූනි 2013	13:00	අත්පත්
- චෝදනා පත්‍රය - චෝදනා පත්‍රය	- චෝදනා පත්‍රය - චෝදනා පත්‍රය	අත්පත්

٢٠١٣ ٢٠١٢  
٢٠١٣ ٢٠١٢

س٢٠١٣/٠٢/٩٥-٩٥-٩٥ (IUL)

٢٠١٣ ٢٠١٢ (IUL) ٩٥-٩٥-٩٥/٢٠١٢/١-٩٥/٩٥-٩٥

(18 2012) ٢٠١٣ ٢٠١٢

### ٢٠١٣ ٢٠١٢

٢٠١٣ ٢٠١٢

٢٠١٣	٢٠١٢
٢٠١٣	٢٠١٢
02 ( )	٢٠١٣
MS 2	٢٠١٣
٢٠١٣	٢٠١٢
<p>1. ٢٠١٣ ٢٠١٢</p> <p>2. ٢٠١٣ ٢٠١٢</p> <p>3. ٢٠١٣ ٢٠١٢</p> <p>4. ٢٠١٣ ٢٠١٢</p> <p>5. ٢٠١٣ ٢٠١٢</p> <p>6. ٢٠١٣ ٢٠١٢</p> <p>7. ٢٠١٣ ٢٠١٢</p> <p>8. ٢٠١٣ ٢٠١٢</p> <p>9. ٢٠١٣ ٢٠١٢</p>	<p>٢٠١٣ ٢٠١٢</p> <p>٢٠١٣ ٢٠١٢</p> <p>٢٠١٣ ٢٠١٢</p> <p>٢٠١٣ ٢٠١٢</p> <p>٢٠١٣ ٢٠١٢</p> <p>٢٠١٣ ٢٠١٢</p> <p>٢٠١٣ ٢٠١٢</p> <p>٢٠١٣ ٢٠١٢</p> <p>٢٠١٣ ٢٠١٢</p>
6295/-	٢٠١٣
٢٠١٣	٢٠١٢

٢٠١٣ ٢٠١٢

1. ٢٠١٣ ٢٠١٢









01  
 4400.00  
 5370.00  
 1000.00

01  
 4400.00  
 5370.00  
 1000.00

- 3 رات ترميزى قىلىنىدىغان 3 رات ترميزى قىلىنىدىغان 3 رات ترميزى قىلىنىدىغان
- 3 رات ترميزى قىلىنىدىغان 3 رات ترميزى قىلىنىدىغان 3 رات ترميزى قىلىنىدىغان

04  
 1000.00

04  
 1000.00

04  
 1000.00

- 1 رات ترميزى قىلىنىدىغان 1 رات ترميزى قىلىنىدىغان 1 رات ترميزى قىلىنىدىغان
- 1 رات ترميزى قىلىنىدىغان 1 رات ترميزى قىلىنىدىغان 1 رات ترميزى قىلىنىدىغان
- 1 رات ترميزى قىلىنىدىغان 1 رات ترميزى قىلىنىدىغان 1 رات ترميزى قىلىنىدىغان

01  
 1000.00

01  
 1000.00

01  
 1000.00

4400.00.00 5370.00.00 1000.00

1000.00

1000.00

1000.00

1000.00

1000.00

1000.00

1000.00

1000.00

1000.00

1000.00

1000.00

1000.00

1000.00

1000.00

1000.00

1000.00

1000.00

1000.00

1000.00

1000.00

1000.00

1000.00

1000.00

1000.00

1000.00

1000.00

1000.00

1000.00

1000.00

1000.00

1000.00

1000.00

ਸ਼ਬਦ:

- ਕਰਮ ਚਾਰਟਰਡ ਕੰਪਨੀ (ਪਬਲਿਕ ਲਿਮਿਟਿਡ ਕੰਪਨੀ) C, E, F
- ਸੇਵਾ ਦੇ ਸੰਬੰਧ ਵਿੱਚ ਸੇਵਾ ਦੇ ਸੰਬੰਧ ਵਿੱਚ ਸੇਵਾ ਦੇ ਸੰਬੰਧ ਵਿੱਚ
- ਸੇਵਾ ਦੇ ਸੰਬੰਧ ਵਿੱਚ ਸੇਵਾ ਦੇ ਸੰਬੰਧ ਵਿੱਚ ਸੇਵਾ ਦੇ ਸੰਬੰਧ ਵਿੱਚ
- ਸੇਵਾ ਦੇ ਸੰਬੰਧ ਵਿੱਚ ਸੇਵਾ ਦੇ ਸੰਬੰਧ ਵਿੱਚ ਸੇਵਾ ਦੇ ਸੰਬੰਧ ਵਿੱਚ

ਯੋਗ ਚਾਰਟਰਡ ਕੰਪਨੀ: ਸੇਵਾ ਦੇ ਸੰਬੰਧ ਵਿੱਚ ਸੇਵਾ ਦੇ ਸੰਬੰਧ ਵਿੱਚ ਸੇਵਾ ਦੇ ਸੰਬੰਧ ਵਿੱਚ ਸੇਵਾ ਦੇ ਸੰਬੰਧ ਵਿੱਚ ਸੇਵਾ ਦੇ ਸੰਬੰਧ ਵਿੱਚ ਸੇਵਾ ਦੇ ਸੰਬੰਧ ਵਿੱਚ ਸੇਵਾ ਦੇ ਸੰਬੰਧ ਵਿੱਚ ਸੇਵਾ ਦੇ ਸੰਬੰਧ ਵਿੱਚ

ਯੋਗ, ਚਾਰਟਰਡ ਕੰਪਨੀ ਸੇਵਾ ਦੇ ਸੰਬੰਧ ਵਿੱਚ ਸੇਵਾ ਦੇ ਸੰਬੰਧ ਵਿੱਚ ਸੇਵਾ ਦੇ ਸੰਬੰਧ ਵਿੱਚ ਸੇਵਾ ਦੇ ਸੰਬੰਧ ਵਿੱਚ ਸੇਵਾ ਦੇ ਸੰਬੰਧ ਵਿੱਚ ਸੇਵਾ ਦੇ ਸੰਬੰਧ ਵਿੱਚ ਸੇਵਾ ਦੇ ਸੰਬੰਧ ਵਿੱਚ ਸੇਵਾ ਦੇ ਸੰਬੰਧ ਵਿੱਚ

ਯੋਗ ਸੰਪਰਕ: 332 3221 ਯੋਗ: [careers@mtcc.com.mv](mailto:careers@mtcc.com.mv)

28 ਸੇਪਟੈਂਬਰ 2013

10 ਜੁਲਾਈ 2013

ਯੋਗ ਚਾਰਟਰਡ ਕੰਪਨੀ

ਯੋਗ ਚਾਰਟਰਡ ਕੰਪਨੀ

ਸੰਸਕਰਣ: GS-30/IUL/2013/01

ਯੋਗ

ਯੋਗ ਚਾਰਟਰਡ ਕੰਪਨੀ

ਯੋਗ ਚਾਰਟਰਡ ਕੰਪਨੀ (ਪਬਲਿਕ ਲਿਮਿਟਿਡ ਕੰਪਨੀ) ਸੇਵਾ ਦੇ ਸੰਬੰਧ ਵਿੱਚ ਸੇਵਾ ਦੇ ਸੰਬੰਧ ਵਿੱਚ ਸੇਵਾ ਦੇ ਸੰਬੰਧ ਵਿੱਚ ਸੇਵਾ ਦੇ ਸੰਬੰਧ ਵਿੱਚ ਸੇਵਾ ਦੇ ਸੰਬੰਧ ਵਿੱਚ ਸੇਵਾ ਦੇ ਸੰਬੰਧ ਵਿੱਚ ਸੇਵਾ ਦੇ ਸੰਬੰਧ ਵਿੱਚ

\* ਯੋਗ: (ਯੋਗ ਚਾਰਟਰਡ ਕੰਪਨੀ) 1 ਜੁਲਾਈ 2013

\* ਯੋਗ ਚਾਰਟਰਡ ਕੰਪਨੀ: ਯੋਗ ਚਾਰਟਰਡ ਕੰਪਨੀ

\* ਯੋਗ ਚਾਰਟਰਡ ਕੰਪਨੀ: ਯੋਗ ਚਾਰਟਰਡ ਕੰਪਨੀ / ਯੋਗ ਚਾਰਟਰਡ ਕੰਪਨੀ

\* ਯੋਗ ਚਾਰਟਰਡ ਕੰਪਨੀ, ਯੋਗ ਚਾਰਟਰਡ ਕੰਪਨੀ, ਯੋਗ ਚਾਰਟਰਡ ਕੰਪਨੀ, ਯੋਗ ਚਾਰਟਰਡ ਕੰਪਨੀ

ਯੋਗ ਚਾਰਟਰਡ ਕੰਪਨੀ	ਯੋਗ ਚਾਰਟਰਡ ਕੰਪਨੀ	ਯੋਗ ਚਾਰਟਰਡ ਕੰਪਨੀ	ਯੋਗ ਚਾਰਟਰਡ ਕੰਪਨੀ	ਯੋਗ ਚਾਰਟਰਡ ਕੰਪਨੀ	ਯੋਗ ਚਾਰਟਰਡ ਕੰਪਨੀ	ਯੋਗ ਚਾਰਟਰਡ ਕੰਪਨੀ
ਯੋਗ ਚਾਰਟਰਡ ਕੰਪਨੀ	ਯੋਗ ਚਾਰਟਰਡ ਕੰਪਨੀ	ਯੋਗ ਚਾਰਟਰਡ ਕੰਪਨੀ	ਯੋਗ ਚਾਰਟਰਡ ਕੰਪਨੀ	ਯੋਗ ਚਾਰਟਰਡ ਕੰਪਨੀ	ਯੋਗ ਚਾਰਟਰਡ ਕੰਪਨੀ	ਯੋਗ ਚਾਰਟਰਡ ਕੰਪਨੀ
2500.00	5610.00	ਯੋਗ ਚਾਰਟਰਡ ਕੰਪਨੀ	ਯੋਗ ਚਾਰਟਰਡ ਕੰਪਨੀ	MS1	01	ਯੋਗ ਚਾਰਟਰਡ ਕੰਪਨੀ

6295.00	1. 6295.00 2. 6295.00 3. 6295.00	MS2		
7035.00	1. 7035.00 2. 7035.00 3. 7035.00 4. 7035.00 5. 7035.00 6. 7035.00 7. 7035.00 8. 7035.00 9. 7035.00 10. 7035.00	MS3		1. 7035.00 2. 7035.00 3. 7035.00 4. 7035.00 5. 7035.00 6. 7035.00 7. 7035.00 8. 7035.00 9. 7035.00 10. 7035.00

\* 6295.00 7035.00 5 6295.00 7035.00 5

1. 6295.00 7035.00 - 6295.00 7035.00
2. 6295.00 7035.00 - 6295.00 7035.00

\* 6295.00 7035.00 6295.00 7035.00

1. 6295.00 7035.00 (1-7) 6295.00 7035.00 6295.00 7035.00
2. 6295.00 7035.00 6295.00 7035.00 6295.00 7035.00
3. 6295.00 7035.00 6295.00 7035.00 6295.00 7035.00
4. 6295.00 7035.00 6295.00 7035.00 6295.00 7035.00
5. 6295.00 7035.00 6295.00 7035.00 6295.00 7035.00
6. 6295.00 7035.00 6295.00 7035.00 6295.00 7035.00
7. 6295.00 7035.00 6295.00 7035.00 6295.00 7035.00
8. 6295.00 7035.00 6295.00 7035.00 6295.00 7035.00
9. 6295.00 7035.00 6295.00 7035.00 6295.00 7035.00
10. 6295.00 7035.00 6295.00 7035.00 6295.00 7035.00

































2013-2014 2013-2014

2013-2014 2013-2014

2013-2014 2013-2014

2013-2014 2013-2014

2013-2014 2013-2014

2013-2014 2013-2014

2013-2014 2013-2014

2013-2014 2013-2014

2013-2014 2013-2014

2013-2014 2013-2014

2013-2014 2013-2014

2013-2014 2013-2014

2013-2014 2013-2014

2013-2014 2013-2014

2013-2014 2013-2014

2013-2014 2013-2014

2013-2014 2013-2014

2013-2014 2013-2014

2013-2014 2013-2014

2013-2014 2013-2014

2013-2014 2013-2014

2013-2014 2013-2014

2013-2014 2013-2014

2013-2014 2013-2014

2013-2014 2013-2014

2013-2014 2013-2014

2013-2014 2013-2014

2013-2014 2013-2014

2013-2014 2013-2014

2013-2014 2013-2014

2013-2014 2013-2014

2013-2014 2013-2014

2013-2014 2013-2014

2013-2014 2013-2014



අන්තර්ගතයේ සඳහන් කර ඇති සියලුම කරුණු, ඒ ඒවායේ සඳහන් කර ඇති ආකාරයට සම්පූර්ණ කර ගත යුතුය. (සියලුම කරුණු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන්නේ)

- උදාහරණයක් ලෙස පහත සඳහන් කර ඇත:
- 1. සියලුම කරුණු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන්නේ
- 2. සියලුම කරුණු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන්නේ

උදාහරණයක් ලෙස පහත සඳහන් කර ඇත: 2013 ඔක්තෝබර් 10 වන දිනට පෙර සියලුම කරුණු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන්නේ. 03 වන දිනට පෙර සියලුම කරුණු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන්නේ.

සියලුම කරුණු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන්නේ:

2013 ඔක්තෝබර් 23 වන දිනට පෙර 14:00 ට පෙර සියලුම කරුණු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන්නේ. සියලුම කරුණු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන්නේ [www.malecity.gov.mv](http://www.malecity.gov.mv) වෙබ් අඩවියේ සියලුම කරුණු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන්නේ. උදාහරණයක් ලෙස පහත සඳහන් කර ඇත: 3323918 අංකයට.

සියලුම කරුණු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන්නේ

සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන්නේ: (IUL)213-MB/1/2013/1

### අවදානම

උදාහරණයක් ලෙස පහත සඳහන් කර ඇත: 2 වන කොටසේ සියලුම කරුණු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන්නේ

අංකය	සියලුම කරුණු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන්නේ	සියලුම කරුණු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන්නේ	සියලුම කරුණු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන්නේ	සියලුම කරුණු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන්නේ
200/-	සියලුම කරුණු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන්නේ	01	04	සියලුම කරුණු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන්නේ
	සියලුම කරුණු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන්නේ	01		සියලුම කරුණු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන්නේ

උදාහරණයක් ලෙස පහත සඳහන් කර ඇත: 2013 ඔක්තෝබර් 20 වන දිනට පෙර 15:00 ට පෙර සියලුම කරුණු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන්නේ. සියලුම කරුණු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන්නේ 3305401 අංකයට. සියලුම කරුණු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන්නේ 3320701 අංකයට. සියලුම කරුණු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන්නේ [info@polytechnic.edu.mv](mailto:info@polytechnic.edu.mv) වෙබ් අඩවියේ සියලුම කරුණු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන්නේ.

1. සියලුම කරුණු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන්නේ (සියලුම කරුණු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන්නේ)
2. සියලුම කරුණු සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන්නේ

دېرېنېچېر اړخې ته ژمنه اوسه ترسره شوې ده چې د دې خبرې په اړه چې د ژمنې په نوم يادېږي.

سرشمېره: (IUL) 28-PM-1/1/2013/1

اړخونه

سېوايې چې د ژمنې په نوم يادېږي

تر ځايې:

- ❖ د وېشې په نوم يادېږي
- ❖ د ناوې په نوم يادېږي
- ❖ د ناوې په نوم يادېږي
- ❖ د ناوې په نوم يادېږي
- ❖ د ناوې په نوم يادېږي
- ❖ د ناوې په نوم يادېږي
- ❖ د ناوې په نوم يادېږي
- ❖ د ناوې په نوم يادېږي
- ❖ د ناوې په نوم يادېږي
- ❖ د ناوې په نوم يادېږي

د ژمنې په نوم يادېږي:

- ❖ د ژمنې په نوم يادېږي
- ❖ د 10 په نوم يادېږي
- ❖ د 4 په نوم يادېږي
- ❖ د 4 په نوم يادېږي
- ❖ د 18 په نوم يادېږي
- ❖ د 28 په نوم يادېږي
- ❖ د 3322607 په نوم يادېږي
- ❖ د 3153، 3440 په نوم يادېږي
- ❖ د 5 په نوم يادېږي
- ❖ د 5 په نوم يادېږي
- ❖ د 3 په نوم يادېږي

❖ د سېوايې په نوم يادېږي

❖ د ناوې په نوم يادېږي

سرچې:

❖ د سېوايې په نوم يادېږي

❖ د ناوې په نوم يادېږي

❖ د سېوايې په نوم يادېږي

❖ د ناوې په نوم يادېږي

❖ د سېوايې په نوم يادېږي

❖ د ناوې په نوم يادېږي

26 سېپټمبر 1434

08 څه سېپټمبر 2013























2500/- 5020/-	2500/- 5610/-	<p>MS1</p> <p>پیکری سہ ماہی ہفت روزہ</p>	<p>MS1</p>	<p>پیکری سہ ماہی ہفت روزہ</p>
2500/- 6290/-	2500/- 7035/-	<p>MS2</p> <p>پیکری سہ ماہی ہفت روزہ</p>	<p>MS2</p>	<p>پیکری سہ ماہی ہفت روزہ</p>
2500/- 7875/-		<p>MS3</p> <p>پیکری سہ ماہی ہفت روزہ</p>	<p>MS3</p>	<p>پیکری سہ ماہی ہفت روزہ</p>
2500/-	7875/-	<p>MS4</p> <p>پیکری سہ ماہی ہفت روزہ</p>	<p>MS4</p>	<p>پیکری سہ ماہی ہفت روزہ</p>

۱۱۔

- راجہ راجیو انستیٹو ڈی ٹریننگ اینڈ ریسرچ ڈسٹریٹ سول سروس ڈیپارٹمنٹ، لاہور۔

דברי הנהלה ושם הנהלה

- להנהלה נדרש להגיש דוחות חשבון שנתיים לרשות המוסדות
- תפקוד המוסדות יבוא לידי ביטוי במתן מענה וטיפול רציף בתביעות המוסדות
- נוסף על פיקוח המוסדות אנו נדרשים להגיש דוחות שנתיים על פיקוח המוסדות

• דוחות המוסדות יבוא לידי ביטוי במתן מענה וטיפול רציף בתביעות המוסדות

פיקוח המוסדות ופיקוח המוסדות

- רישום המוסדות והגשת דוחות שנתיים
- ניהול המוסדות והגשת דוחות שנתיים
- פיקוח המוסדות והגשת דוחות שנתיים

הגשת דוחות המוסדות לרשות המוסדות

27 עמודים 2013 ו' התקבלו דוחות המוסדות. רישום המוסדות והגשת דוחות המוסדות לרשות המוסדות.

דיווחי המוסדות

- פיקוח המוסדות והגשת דוחות המוסדות
- פיקוח המוסדות והגשת דוחות המוסדות (דוחות המוסדות) - פיקוח המוסדות והגשת דוחות המוסדות
- פיקוח המוסדות והגשת דוחות המוסדות (דוחות המוסדות) - פיקוח המוסדות והגשת דוחות המוסדות
- פיקוח המוסדות והגשת דוחות המוסדות (דוחות המוסדות) - פיקוח המוסדות והגשת דוחות המוסדות
- פיקוח המוסדות והגשת דוחות המוסדות (דוחות המוסדות) - פיקוח המוסדות והגשת דוחות המוסדות
- פיקוח המוסדות והגשת דוחות המוסדות (דוחות המוסדות) - פיקוח המוסדות והגשת דוחות המוסדות
- פיקוח המוסדות והגשת דוחות המוסדות (דוחות המוסדות) - פיקוח המוסדות והגשת דוחות המוסדות
- פיקוח המוסדות והגשת דוחות המוסדות (דוחות המוסדות) - פיקוח המוסדות והגשת דוחות המוסדות
- פיקוח המוסדות והגשת דוחות המוסדות (דוחות המוסדות) - פיקוח המוסדות והגשת דוחות המוסדות
- פיקוח המוסדות והגשת דוחות המוסדות (דוחות המוסדות) - פיקוח המוסדות והגשת דוחות המוסדות

דיווחי המוסדות

דיווחי המוסדות והגשת דוחות המוסדות (דוחות המוסדות) - פיקוח המוסדות והגשת דוחות המוסדות

הגשת דוחות המוסדות והגשת דוחות המוסדות (דוחות המוסדות) - פיקוח המוסדות והגשת דוחות המוסדות

02 עמודים 1434

14 עמודים 2013



2500/- 7875/-		<p>- <i>...</i></p> <p>- <i>...</i></p> <p>- <i>...</i></p>	MS4	
------------------	--	---	-----	--

**...**

- ...

**...**

- ...
- ...
- ...
- ...

**...**

- ...
- ...
- ...

**...**

27 ... 2013 ...

**...**

- ...
- ...



2500/-	5020/-	ناتوانی/نہ ہونے والی پختہ شدہ سب سے پہلے ہونے والی	پکائی ہوئی سوسپنس آؤسمر 1	GS4	پختہ ہونے والی
2500/-	5610/-	ناتوانی/نہ ہونے والی پختہ شدہ سب سے پہلے ہونے والی	پکائی ہوئی سوسپنس آؤسمر 2	MS1	پکائی ہوئی
2500/-	6290/-	ناتوانی/نہ ہونے والی پختہ شدہ سب سے پہلے ہونے والی	پکائی ہوئی سوسپنس آؤسمر 3	MS2	پختہ ہونے والی پکائی ہوئی
2500/-	7035/-	ناتوانی/نہ ہونے والی پختہ شدہ سب سے پہلے ہونے والی	پکائی ہوئی سوسپنس آؤسمر 4	MS3	ناتوانی/نہ ہونے والی پکائی ہوئی
2500/-	7875/-	ناتوانی/نہ ہونے والی پختہ شدہ سب سے پہلے ہونے والی	پکائی ہوئی سوسپنس آؤسمر 5	MS4	

گزارشیں پیش کریں:

- راج راج اور ایجنسیوں کی طرف سے ہونے والی کارروائیوں کی فہرستیں پیش کریں۔



سرسره: MGPL-HR/AD/13-03

بیعت ترمیم

دعا:	ترمیم و تجدید
<p>دعوتی و بیعتی دعوتی و بیعتی دعوتی و بیعتی دعوتی و بیعتی دعوتی و بیعتی</p>	<p>ترمیم و تجدید دعوتی و بیعتی دعوتی و بیعتی دعوتی و بیعتی دعوتی و بیعتی</p>
<p>دعوتی و بیعتی</p>	<p>ترمیم و تجدید</p>
<p>دعوتی و بیعتی دعوتی و بیعتی دعوتی و بیعتی دعوتی و بیعتی</p>	<p>ترمیم و تجدید دعوتی و بیعتی دعوتی و بیعتی دعوتی و بیعتی</p>
<p>دعوتی و بیعتی دعوتی و بیعتی دعوتی و بیعتی</p>	<p>ترمیم و تجدید دعوتی و بیعتی دعوتی و بیعتی</p>
<p>دعوتی و بیعتی</p>	<p>ترمیم و تجدید</p>
<p>دعوتی و بیعتی دعوتی و بیعتی دعوتی و بیعتی</p>	<p>ترمیم و تجدید دعوتی و بیعتی دعوتی و بیعتی</p>



ދިވެހި ވަޔަފުރުގެ ސަރުކާރުގެ ދަށުން  
 1 - ވަނަ ފެންވަރުގެ ސަރުކާރުގެ ދަށުން  
 ސަރުކާރުގެ ދަށުން

3335614 ފޯން: 3335615 ފޯން:  
 ރަޔަވަތް: [career@maldivegas.com](mailto:career@maldivegas.com)

17 ޖުލައި 2013

ސަރުކާރުގެ ދަށުން ފަތުރުވެރިކަމުގެ ސަރުކާރުގެ ދަށުން ހިންގާ ސަރުކާރުގެ  
 ދަށުން ހިންގާ ސަރުކާރުގެ ދަށުން

ސަރުކާރުގެ ދަށުން: (IUL)CHSE-SMT/1/2013/1

ހިންގާ ސަރުކާރުގެ ދަށުން

ސަރުކާރުގެ ދަށުން ހިންގާ ސަރުކާރުގެ ދަށުން ހިންގާ ސަރުކާރުގެ ދަށުން

		01: ސަރުކާރުގެ ދަށުން	ދަށުން: ހިންގާ ސަރުކާރުގެ ދަށުން		
		ސަރުކާރުގެ ދަށުން ހިންގާ ސަރުކާރުގެ ދަށުން	ފަތުރުވެރިކަމުގެ ސަރުކާރުގެ ދަށުން:		
		ސަރުކާރުގެ ދަށުން ހިންގާ ސަރުކާރުގެ ދަށުން ހިންގާ ސަރުކާރުގެ ދަށުން	ސަރުކާރުގެ ދަށުން:		
		17:00-10:00 ސަރުކާރުގެ ދަށުން ހިންގާ ސަރުކާރުގެ ދަށުން	14:00-07:00 ސަރުކާރުގެ ދަށުން ހިންގާ ސަރުކާރުގެ ދަށުން		
ސަރުކާރުގެ ދަށުން	ދަށުން	ސަރުކާރުގެ ދަށުން	ސަރުކާރުގެ ދަށުން	ސަރުކާރުގެ ދަށުން	ދަށުން
2500/-	6295/-	ސަރުކާރުގެ ދަށުން ހިންގާ ސަރުކާރުގެ ދަށުން ހިންގާ ސަރުކާރުގެ ދަށުން	ސަރުކާރުގެ ދަށުން ހިންގާ ސަރުކާރުގެ ދަށުން	MS 2	ސަރުކާރުގެ ދަށުން ހިންގާ ސަރުކާރުގެ ދަށުން
2500/-	7035/-	ސަރުކާރުގެ ދަށުން ހިންގާ ސަރުކާރުގެ ދަށުން ހިންގާ ސަރުކާރުގެ ދަށުން	ސަރުކާރުގެ ދަށުން ހިންގާ ސަރުކާރުގެ ދަށުން	MS 3	ސަރުކާރުގެ ދަށުން ހިންގާ ސަރުކާރުގެ ދަށުން



		<p>آن ٧٠٠٠٠ ڊالرن ۽ ٻين ٻين ڊالرن جي ذريعي ترڪيو ويندو ٿو.</p> <p>3 - اڪائيٽي ٽيبل ۾ ٽي ٽڪرن جي ذريعي 6 ڊالرن جي ڊويزن ۽ ٽي ڊالرن جي ڊويزن جي ذريعي ترڪيو ويندو ٿو.</p>			
2500/-	11065/-	<p>3 - اڪائيٽي ٽيبل ۾ ٽي ٽڪرن جي ذريعي 7 ڊالرن جي ڊويزن ۽ ٽي ڊالرن جي ڊويزن جي ذريعي ترڪيو ويندو ٿو.</p>	EX 3	<p>سسٽم</p> <p>ٽيبل</p>	
2500/-	12400/-	<p>3 - اڪائيٽي ٽيبل ۾ ٽي ٽڪرن جي ذريعي 8 ڊالرن جي ڊويزن ۽ ٽي ڊالرن جي ڊويزن جي ذريعي ترڪيو ويندو ٿو.</p>	EX 4		
2500/-	13890/-	<p>3 - اڪائيٽي ٽيبل ۾ ٽي ٽڪرن جي ذريعي 9 ڊالرن جي ڊويزن ۽ ٽي ڊالرن جي ڊويزن جي ذريعي ترڪيو ويندو ٿو.</p>	EX 5		
2500/-	15560/-	<p>3 - اڪائيٽي ٽيبل ۾ ٽي ٽڪرن جي ذريعي 10 ڊالرن جي ڊويزن ۽ ٽي ڊالرن جي ڊويزن جي ذريعي ترڪيو ويندو ٿو.</p>	EX 6		

**ٽيبل ۽ ٽيبل ٽيبل جي ذريعي ترڪيو ويندو ٿو:**

1. ٽيبل ٽيبل جي ذريعي ترڪيو ويندو ٿو ۽ اڪائيٽي ٽيبل جي ذريعي ترڪيو ويندو ٿو.
2. ٽيبل ٽيبل جي ذريعي ترڪيو ويندو ٿو ۽ اڪائيٽي ٽيبل جي ذريعي ترڪيو ويندو ٿو.
3. اڪائيٽي ٽيبل جي ذريعي ترڪيو ويندو ٿو ۽ اڪائيٽي ٽيبل جي ذريعي ترڪيو ويندو ٿو.
4. اڪائيٽي ٽيبل جي ذريعي ترڪيو ويندو ٿو ۽ اڪائيٽي ٽيبل جي ذريعي ترڪيو ويندو ٿو.
5. اڪائيٽي ٽيبل جي ذريعي ترڪيو ويندو ٿو ۽ اڪائيٽي ٽيبل جي ذريعي ترڪيو ويندو ٿو.
6. اڪائيٽي ٽيبل جي ذريعي ترڪيو ويندو ٿو ۽ اڪائيٽي ٽيبل جي ذريعي ترڪيو ويندو ٿو.
7. اڪائيٽي ٽيبل جي ذريعي ترڪيو ويندو ٿو ۽ اڪائيٽي ٽيبل جي ذريعي ترڪيو ويندو ٿو.
8. اڪائيٽي ٽيبل جي ذريعي ترڪيو ويندو ٿو ۽ اڪائيٽي ٽيبل جي ذريعي ترڪيو ويندو ٿو.
9. اڪائيٽي ٽيبل جي ذريعي ترڪيو ويندو ٿو ۽ اڪائيٽي ٽيبل جي ذريعي ترڪيو ويندو ٿو.

అందరినీ స్వాగతం మరియు మన ఆసక్తి కలిగి ఉన్న కార్యక్రమాలను ప్రారంభించాలని కోరుకుంటున్నాము. మన సమావేశం సులభంగా జరిగేలా చూడాలని ప్రార్థనలు చేస్తున్నాము. దయచేసి ఈ కార్యక్రమాలను విజయవంతం చేయండి.

10. దినానికి అనుగుణంగా సమయం నిర్ణయించుకోవడం మరియు కార్యక్రమాలను విజయవంతం చేయడం.
- ప్రతి పాఠ్యం కోసం సమయాన్ని నిర్ణయించడం మరియు సమయాన్ని పాటించడం.
  - సమయాన్ని పాటించడం మరియు సమయాన్ని పాటించడం.
  - ప్రతి పాఠ్యం కోసం సమయాన్ని నిర్ణయించడం మరియు సమయాన్ని పాటించడం.
  - సమయాన్ని పాటించడం మరియు సమయాన్ని పాటించడం.

అనంతరం కార్యక్రమం

- దినానికి అనుగుణంగా సమయం నిర్ణయించుకోవడం మరియు కార్యక్రమాలను విజయవంతం చేయడం. 07 ఫిబ్రవరి 2013 నుండి 03 ఫిబ్రవరి 2013 నుండి.
- ప్రతి పాఠ్యం కోసం సమయాన్ని నిర్ణయించడం మరియు సమయాన్ని పాటించడం.
- సమయాన్ని పాటించడం మరియు సమయాన్ని పాటించడం.

1. సమయ నిర్ణయించడం మరియు కార్యక్రమాలను విజయవంతం చేయడం. (దినానికి అనుగుణంగా సమయం నిర్ణయించుకోవడం మరియు కార్యక్రమాలను విజయవంతం చేయడం. 9:30 నుండి 14:00 వరకు)
2. ప్రతి పాఠ్యం కోసం సమయాన్ని నిర్ణయించడం మరియు సమయాన్ని పాటించడం.
3. ప్రతి పాఠ్యం కోసం సమయాన్ని నిర్ణయించడం మరియు సమయాన్ని పాటించడం.
4. ప్రతి పాఠ్యం కోసం సమయాన్ని నిర్ణయించడం మరియు సమయాన్ని పాటించడం.
5. ప్రతి పాఠ్యం కోసం సమయాన్ని నిర్ణయించడం మరియు సమయాన్ని పాటించడం.
6. ప్రతి పాఠ్యం కోసం సమయాన్ని నిర్ణయించడం మరియు సమయాన్ని పాటించడం.

అనంతరం కార్యక్రమం

దినానికి అనుగుణంగా సమయం నిర్ణయించుకోవడం మరియు కార్యక్రమాలను విజయవంతం చేయడం. 31 ఫిబ్రవరి 2013 నుండి 14:00 వరకు.



<p>- سڪروٽو رٿا وٺڻ جو خرچو: دري 3000/- ٽيڙو          - رٿا وٺڻ جي ڀر ۾ ڊاڪٽر ڊاڪٽر جي رٿا وٺڻ جو خرچو رٿا وٺڻ جي خرچي جي تحت ڪيو ويندو.</p>	<p>رٿا وٺڻ جو خرچو          رٿا وٺڻ جو خرچو:</p>
<p>ويج ڳاڙو رٿا وٺڻ جو خرچو، ان جي وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو          سڪروٽو رٿا وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو          (رٿا وٺڻ جو خرچو)          وٺڻ (سڪروٽو)          - ٽيڙو رٿا وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو          رٿا وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو          رٿا وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو          رٿا وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو</p>	<p>رٿا وٺڻ جو خرچو          رٿا وٺڻ جو خرچو          رٿا وٺڻ جو خرچو          رٿا وٺڻ جو خرچو          رٿا وٺڻ جو خرچو          رٿا وٺڻ جو خرچو          رٿا وٺڻ جو خرچو          رٿا وٺڻ جو خرچو          رٿا وٺڻ جو خرچو          رٿا وٺڻ جو خرچو          رٿا وٺڻ جو خرچو</p>
<p>23 جنوري 2013 وٺڻ جو خرچو 15:00 ۽ ڊاڪٽر ڊاڪٽر جو خرچو          وٺڻ جو خرچو وٺڻ جو خرچو وٺڻ جو خرچو          وٺڻ جو خرچو وٺڻ جو خرچو وٺڻ جو خرچو</p>	<p>سڪروٽو رٿا وٺڻ جو خرچو          رٿا وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو          رٿا وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو          رٿا وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو</p>
<p>ڊاڪٽر ڊاڪٽر جو خرچو رٿا وٺڻ جو خرچو 3000210 سڪروٽو رٿا وٺڻ جو خرچو.</p>	<p>رٿا وٺڻ جو خرچو          رٿا وٺڻ جو خرچو:</p>

30 سڪروٽو رٿا وٺڻ جو خرچو 1434

12 جنوري 2013

وٺڻ جو خرچو وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو  
 وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو

(IUL)MBC-HC/MBC/2013/7: سڪروٽو رٿا وٺڻ جو خرچو

ويج ڳاڙو رٿا وٺڻ جو خرچو

<p>وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو</p>	<p>وٺڻ جو خرچو:</p>
<p>EX 4</p>	<p>وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو:</p>
<p>1</p>	<p>وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو:</p>
<p>وٺڻ جو خرچو وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو وٺڻ جو خرچو</p>	<p>ويج ڳاڙو رٿا وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو:</p>
<p>1. وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو وٺڻ جو خرچو وٺڻ جو خرچو          سڪروٽو رٿا وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو          2. وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو          3. وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو</p>	<p>وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو سڪروٽو رٿا وٺڻ جو خرچو:</p>
<p>1. وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو          وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو وٺڻ جو خرچو وٺڻ جو خرچو          وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو وٺڻ جو خرچو وٺڻ جو خرچو</p>	<p>وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو رٿا وٺڻ جو خرچو:</p>













<p>1. ສັງຄົມຊາວໂຮມ ຈຸດປະຕິບັດ ສະໜອງ ການບໍລິການ ສູນຊາວໂຮມ</p> <p>2. ສັງຄົມຊາວໂຮມ ຈຸດປະຕິບັດ ທຸກໆ ປະເທດ ສະໜອງ ການບໍລິການ ສູນຊາວໂຮມ</p> <p>3. ລາຄາ ການບໍລິການ ທຸກໆ ປະເທດ ສະໜອງ ການບໍລິການ ສູນຊາວໂຮມ</p> <p>4. ລາຄາ ການບໍລິການ ສະໜອງ ການບໍລິການ ສູນຊາວໂຮມ</p> <p>5. ລາຄາ ການບໍລິການ ສະໜອງ ການບໍລິການ ສູນຊາວໂຮມ</p>	<p>ວັນທີ ທຳອິດ ສະໜອງ:</p>
	<p>ວັນທີ: 5020/- (ຫ້າສິບ ກີບ)</p>
<p>ສະໜອງ ການບໍລິການ ທຸກໆ ປະເທດ ສະໜອງ ການບໍລິການ ສູນຊາວໂຮມ</p> <p>1500/- ກີບ (ຫ້າສິບ ກີບ) ສະໜອງ ການບໍລິການ ສູນຊາວໂຮມ</p> <p>45% ການບໍລິການ ສູນຊາວໂຮມ ສະໜອງ ການບໍລິການ ສູນຊາວໂຮມ</p> <p>ລາຄາ ການບໍລິການ ສູນຊາວໂຮມ ສະໜອງ ການບໍລິການ ສູນຊາວໂຮມ</p>	<p>ກຳນົດ ກຳນົດ:</p>

ຈຸດປະຕິບັດ ສະໜອງ ການບໍລິການ ສູນຊາວໂຮມ

1. ຈຸດປະຕິບັດ ສະໜອງ ການບໍລິການ ສູນຊາວໂຮມ ທຸກໆ ປະເທດ
2. ຈຸດປະຕິບັດ ສະໜອງ ການບໍລິການ ສູນຊາວໂຮມ (ບໍລິການ ສູນຊາວໂຮມ ທຸກໆ ປະເທດ)
3. ສະໜອງ ການບໍລິການ ສູນຊາວໂຮມ (ບໍລິການ ສູນຊາວໂຮມ ທຸກໆ ປະເທດ) GS3 ສະໜອງ ການບໍລິການ ສູນຊາວໂຮມ
4. ຈຸດປະຕິບັດ ສະໜອງ ການບໍລິການ ສູນຊາວໂຮມ (ສະໜອງ)
5. ຈຸດປະຕິບັດ ສະໜອງ ການບໍລິການ ສູນຊາວໂຮມ (ບໍລິການ ສູນຊາວໂຮມ ທຸກໆ ປະເທດ)

ສະໜອງ: ຈຸດປະຕິບັດ ສະໜອງ ການບໍລິການ ສູນຊາວໂຮມ ທຸກໆ ປະເທດ

ສະໜອງ: 23 ທັນວາ 2013 ຕອກລ່າງ 14:00 ວັນທີ

ຈຸດປະຕິບັດ ສະໜອງ ການບໍລິການ ສູນຊາວໂຮມ ທຸກໆ ປະເທດ

ສະໜອງ ສູນຊາວໂຮມ (www.highcourt.gov.mv) ສະໜອງ ການບໍລິການ ສູນຊາວໂຮມ 3325029 ສະໜອງ

1434 03 ສະໜອງ ການບໍລິການ ສູນຊາວໂຮມ

15 2013 ທັນວາ ສະໜອງ

ສະໜອງ ການບໍລິການ ສູນຊາວໂຮມ

ສະໜອງ ການບໍລິການ ສູນຊາວໂຮມ

(IUL)95-A/1/2013/04 ສະໜອງ

(IUL)95-A/1/2012/61 ສະໜອງ ການບໍລິການ ສູນຊາວໂຮມ

(18 ຕຸລາ 2012) ສະໜອງ ການບໍລິການ ສູນຊາວໂຮມ ສະໜອງ ການບໍລິການ ສູນຊາວໂຮມ ສະໜອງ ການບໍລິການ ສູນຊາວໂຮມ



ඉදිරිපත් කරමින් (විස්තරය)

5. ඉදිරිපත් කරමින් වරදක් (විස්තරය)

6. ඉදිරිපත් කරමින් වරදක් (විස්තරය) ඉදිරිපත් කරමින් වරදක් (විස්තරය)

7. ඉදිරිපත් කරමින් වරදක් (විස්තරය) ඉදිරිපත් කරමින් වරදක් (විස්තරය)

\* මෙහි සඳහන් කර ඇති ඉදිරිපත් කරමින් වරදක් (විස්තරය) ඉදිරිපත් කරමින් වරදක් (විස්තරය)

විස්තරය: ඉදිරිපත් කරමින් වරදක් (විස්තරය) ඉදිරිපත් කරමින් වරදක් (විස්තරය)

විස්තරය: 23 ජූනි 2013 තරුණ 14:00 ඊට පසුව.

ඉදිරිපත් කරමින් වරදක් (විස්තරය) ඉදිරිපත් කරමින් වරදක් (විස්තරය) ඉදිරිපත් කරමින් වරදක් (විස්තරය)

03 මිනිත්තු 1434

15 ජූනි 2013

විස්තරය: ඉදිරිපත් කරමින් වරදක් (විස්තරය) ඉදිරිපත් කරමින් වරදක් (විස්තරය)

විස්තරය: (IUL) 164/1/2013/2

**ඉදිරිපත් කරමින් වරදක් (විස්තරය) ඉදිරිපත් කරමින් වරදක් (විස්තරය)**

විස්තරය: ඉදිරිපත් කරමින් වරදක් (විස්තරය) ඉදිරිපත් කරමින් වරදක් (විස්තරය)

විස්තරය: ඉදිරිපත් කරමින් වරදක් (විස්තරය)	1 (විස්තරය)
විස්තරය: ඉදිරිපත් කරමින් වරදක් (විස්තරය)	1 (විස්තරය) (විස්තරය) ඉදිරිපත් කරමින් වරදක් (විස්තරය)
විස්තරය: ඉදිරිපත් කරමින් වරදක් (විස්තරය)	විස්තරය: ඉදිරිපත් කරමින් වරදක් (විස්තරය) ඉදිරිපත් කරමින් වරදක් (විස්තරය) 08:00 සිට 15:00 (විස්තරය) ඉදිරිපත් කරමින් වරදක් (විස්තරය) 17:00 (විස්තරය) ඉදිරිපත් කරමින් වරදක් (විස්තරය)
විස්තරය: ඉදිරිපත් කරමින් වරදක් (විස්තරය)	විස්තරය: 20,000/- මිනිත්තු
විස්තරය: ඉදිරිපත් කරමින් වරදක් (විස්තරය)	1. ඉදිරිපත් කරමින් වරදක් (විස්තරය) ඉදිරිපත් කරමින් වරදක් (විස්තරය)















سرسره نوم: (IUL)138-AS4/138/2013/4

د پروګرام

د پروګرام د چارواکي د ژوند د چارواکي د چارواکي	
د چارواکي نوم	د چارواکي نوم
1 - ( د نوي چارواکي نوم )	د چارواکي نوم لاندې نومونه
01	د چارواکي نوم
د چارواکي نوم او د چارواکي نوم / د چارواکي نوم / د چارواکي نوم	د چارواکي نوم او د چارواکي نوم / د چارواکي نوم / د چارواکي نوم
د چارواکي نوم: -/8,835 ۰۰۰ د چارواکي نوم: -/2,000 ۰۰۰ (د چارواکي نوم او د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم)	د چارواکي نوم او د چارواکي نوم
د چارواکي نوم او د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم او د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم 1. د چارواکي نوم او د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم او د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم او د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم 2. د چارواکي نوم او د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم او د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم 3. د چارواکي نوم او د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم او د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم او د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم او د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم او د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم او د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم د چارواکي نوم	د چارواکي نوم

















	<p>2. 1. 3. 4. 5. 6. 7.</p>
	<p>1. 2. 3. 4. 5. 6. 7.</p>
<p>2. 1. 3.</p>	<p>2. 1. 3.</p>
<p>2. 1. 3.</p>	<p>2. 1. 3.</p>
<p>2. 1. 3.</p>	<p>2. 1. 3.</p>
<p>2. 1. 3.</p>	<p>2. 1. 3.</p>
<p>2. 1. 3.</p>	<p>2. 1. 3.</p>
<p>2. 1. 3.</p>	<p>2. 1. 3.</p>
<p>2. 1. 3.</p>	<p>2. 1. 3.</p>
<p>2. 1. 3.</p>	<p>2. 1. 3.</p>
<p>2. 1. 3.</p>	<p>2. 1. 3.</p>
<p>2. 1. 3.</p>	<p>2. 1. 3.</p>
<p>2. 1. 3.</p>	<p>2. 1. 3.</p>
<p>2. 1. 3.</p>	<p>2. 1. 3.</p>





<p>دڙي ڏيکاري ۽ ڪوٽي ۾ ڪم ڪندڙن جي ڊگهائي ڏيکاري.</p>		
1.	<p>ان جي سڀني ڀاڱن ۾ ڪم ڪندڙن جي ڊگهائي ڏيکاري ۽ ڪوٽي ۾ ان جي ڊگهائي ڏيکاري.</p>	<p>ڊگهائي ڏيکاري ۽ ڪوٽي ۾ ڪم ڪندڙن جي ڊگهائي ڏيکاري</p>
2.	<p>ان جي سڀني ڀاڱن ۾ ڪم ڪندڙن جي ڊگهائي ڏيکاري ۽ ڪوٽي ۾ ان جي ڊگهائي ڏيکاري.</p>	
3.	<p>ڊگهائي ڏيکاري ۽ ڪوٽي ۾ ڪم ڪندڙن جي ڊگهائي ڏيکاري.</p>	
4.	<p>ڊگهائي ڏيکاري ۽ ڪوٽي ۾ ڪم ڪندڙن جي ڊگهائي ڏيکاري.</p>	
5.	<p>ڊگهائي ڏيکاري ۽ ڪوٽي ۾ ڪم ڪندڙن جي ڊگهائي ڏيکاري.</p>	
6.	<p>ڊگهائي ڏيکاري ۽ ڪوٽي ۾ ڪم ڪندڙن جي ڊگهائي ڏيکاري.</p>	
		ڊگهائي ڏيکاري
SS 1:	ڊگهائي ڏيکاري ۽ ڪوٽي ۾ ڪم ڪندڙن جي ڊگهائي ڏيکاري	02
	ڊگهائي ڏيکاري ۽ ڪوٽي ۾ ڪم ڪندڙن جي ڊگهائي ڏيکاري	ڊگهائي ڏيکاري
	ڊگهائي ڏيکاري ۽ ڪوٽي ۾ ڪم ڪندڙن جي ڊگهائي ڏيکاري	ڊگهائي ڏيکاري
	ڊگهائي ڏيکاري ۽ ڪوٽي ۾ ڪم ڪندڙن جي ڊگهائي ڏيکاري	ڊگهائي ڏيکاري
1.	<p>ڊگهائي ڏيکاري ۽ ڪوٽي ۾ ڪم ڪندڙن جي ڊگهائي ڏيکاري.</p>	
2.	<p>ڊگهائي ڏيکاري ۽ ڪوٽي ۾ ڪم ڪندڙن جي ڊگهائي ڏيکاري.</p>	
3.	<p>ڊگهائي ڏيکاري ۽ ڪوٽي ۾ ڪم ڪندڙن جي ڊگهائي ڏيکاري.</p>	
1.	<p>ڊگهائي ڏيکاري ۽ ڪوٽي ۾ ڪم ڪندڙن جي ڊگهائي ڏيکاري.</p>	
2.	<p>ڊگهائي ڏيکاري ۽ ڪوٽي ۾ ڪم ڪندڙن جي ڊگهائي ڏيکاري.</p>	
		ڊگهائي ڏيکاري
SS1:	ڊگهائي ڏيکاري ۽ ڪوٽي ۾ ڪم ڪندڙن جي ڊگهائي ڏيکاري	02
	ڊگهائي ڏيکاري ۽ ڪوٽي ۾ ڪم ڪندڙن جي ڊگهائي ڏيکاري	ڊگهائي ڏيکاري
	ڊگهائي ڏيکاري ۽ ڪوٽي ۾ ڪم ڪندڙن جي ڊگهائي ڏيکاري	ڊگهائي ڏيکاري



<p>1.1. אר.ו. אר.ו.ו. וְכֵן אִשָּׁה מְבֻרָה מִסְרָחָה</p>	<p>וְסִימָנָהּ לְמִסְרָחָה מְבֻרָה</p>
<p>1. וְהָיָה בְּיָמֵי מִסְרָחָהּ וְכֵן אִשָּׁה מְבֻרָה מִסְרָחָה וְסִימָנָהּ לְמִסְרָחָה מְבֻרָה</p> <p>2. וְכֵן אִשָּׁה מְבֻרָה מִסְרָחָה וְסִימָנָהּ לְמִסְרָחָה מְבֻרָה אִשָּׁה 1 מְבֻרָה</p> <p>3 אִשָּׁה מְבֻרָה מִסְרָחָה מְבֻרָה וְכֵן אִשָּׁה מְבֻרָה מִסְרָחָה מְבֻרָה וְכֵן אִשָּׁה מְבֻרָה מִסְרָחָה מְבֻרָה</p>	<p>מְבֻרָה מִסְרָחָה מְבֻרָה</p>
<p>מְבֻרָה מִסְרָחָה מְבֻרָה וְכֵן אִשָּׁה מְבֻרָה מִסְרָחָה מְבֻרָה</p>	<p>מְבֻרָה מִסְרָחָה מְבֻרָה</p>
<p>מְבֻרָה מִסְרָחָה מְבֻרָה וְכֵן אִשָּׁה מְבֻרָה מִסְרָחָה מְבֻרָה</p>	<p>מְבֻרָה מִסְרָחָה מְבֻרָה</p>
<p>1. מְבֻרָה מִסְרָחָה מְבֻרָה וְכֵן אִשָּׁה מְבֻרָה מִסְרָחָה מְבֻרָה</p> <p>2. מְבֻרָה מִסְרָחָה מְבֻרָה וְכֵן אִשָּׁה מְבֻרָה מִסְרָחָה מְבֻרָה</p> <p>3. מְבֻרָה מִסְרָחָה מְבֻרָה וְכֵן אִשָּׁה מְבֻרָה מִסְרָחָה מְבֻרָה</p> <p>4. מְבֻרָה מִסְרָחָה מְבֻרָה וְכֵן אִשָּׁה מְבֻרָה מִסְרָחָה מְבֻרָה</p> <p>5. מְבֻרָה מִסְרָחָה מְבֻרָה וְכֵן אִשָּׁה מְבֻרָה מִסְרָחָה מְבֻרָה</p> <p>6. מְבֻרָה מִסְרָחָה מְבֻרָה וְכֵן אִשָּׁה מְבֻרָה מִסְרָחָה מְבֻרָה</p> <p>7. מְבֻרָה מִסְרָחָה מְבֻרָה וְכֵן אִשָּׁה מְבֻרָה מִסְרָחָה מְבֻרָה</p> <p>8. מְבֻרָה מִסְרָחָה מְבֻרָה וְכֵן אִשָּׁה מְבֻרָה מִסְרָחָה מְבֻרָה</p>	<p>מְבֻרָה מִסְרָחָה מְבֻרָה</p>



අර්ථ දැක්වීම් සහ අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලියේ සඳහා 3004340, 3004339, 3004341 අංක යටතේ  
 අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලියේ සඳහා අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලියේ සඳහා අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලියේ සඳහා

දිනය: 22 ජූනි 2013 වෛලාවේ 12:00 ට පමණ

සඳහා:

- ❖ සෞඛ්‍ය සේවාවේ සේවයේ යෙදවීමේ ක්‍රියාවලියේ සඳහා අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලියේ සඳහා අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලියේ සඳහා  
 ( [www.housing.gov.mv](http://www.housing.gov.mv) වෙබ් අඩවියේ සඳහා )
- ❖ සේවයේ යෙදවීමේ ක්‍රියාවලියේ සඳහා අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලියේ සඳහා අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලියේ සඳහා  
 ( [www.housing.gov.mv](http://www.housing.gov.mv) වෙබ් අඩවියේ සඳහා )
- ❖ සේවයේ යෙදවීමේ ක්‍රියාවලියේ සඳහා අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලියේ සඳහා අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලියේ සඳහා  
 ( [www.housing.gov.mv](http://www.housing.gov.mv) වෙබ් අඩවියේ සඳහා )
- ❖ සේවයේ යෙදවීමේ ක්‍රියාවලියේ සඳහා අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලියේ සඳහා අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලියේ සඳහා  
 ( [www.housing.gov.mv](http://www.housing.gov.mv) වෙබ් අඩවියේ සඳහා )
- ❖ සේවයේ යෙදවීමේ ක්‍රියාවලියේ සඳහා අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලියේ සඳහා අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලියේ සඳහා  
 ( [www.housing.gov.mv](http://www.housing.gov.mv) වෙබ් අඩවියේ සඳහා )

05 වැනි පිටුව 1434

17 ජූනි 2013

සේවයේ යෙදවීමේ ක්‍රියාවලියේ සඳහා

සේවයේ යෙදවීමේ ක්‍රියාවලියේ සඳහා අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලියේ සඳහා

අර්ථ දැක්වීම: (IUL)448-ASS/1/2013/01

දිනය: 14 ජූනි 2013

සේවයේ යෙදවීමේ ක්‍රියාවලියේ සඳහා

සේවයේ යෙදවීමේ ක්‍රියාවලියේ සඳහා අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලියේ සඳහා

දිනය	සේවයේ යෙදවීමේ ක්‍රියාවලියේ සඳහා
4	සේවයේ යෙදවීමේ ක්‍රියාවලියේ සඳහා
4	සේවයේ යෙදවීමේ ක්‍රියාවලියේ සඳහා
4340.00	රුපියල්
1000.00	රුපියල්
1.	දිනය 4 වන දිනට පමණක් සීමා කළ අතර, සේවයේ යෙදවීමේ ක්‍රියාවලියේ සඳහා අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලියේ සඳහා අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලියේ සඳහා







سڪوٽ جي ڏيک :

سڪوٽ انگريزي	ڏيک انگريزي	سڪوٽ	ڏيک انگريزي	سڪوٽ	ڏيک
2500/-	5610/-	- ٻيڪيٽي سڪوٽ انگريزي 2 ۽ سڪوٽو رڌوڌوڻا ٻيڪيٽي ڏيکڻي ڌڻوڻي 2 انگريزي ۽ 2 سڪوٽو	ٻيڪيٽي سڪوٽ انگريزي 2	MS1	ٻيڪيٽي سڪوٽ
	6295/-	- ٻيڪيٽي سڪوٽ انگريزي 3 ۽ سڪوٽو رڌوڌوڻا ٻيڪيٽي ڏيکڻي ڌڻوڻي 2 انگريزي ۽ 2 سڪوٽو	ٻيڪيٽي سڪوٽ انگريزي 3	MS2	ٻيڪيٽي سڪوٽ
	7035/-	- ٻيڪيٽي سڪوٽ انگريزي 4 ۽ سڪوٽو رڌوڌوڻا ٻيڪيٽي ڏيکڻي ڌڻوڻي 2 انگريزي ۽ 2 سڪوٽو	ٻيڪيٽي سڪوٽ انگريزي 4	MS3	ٻيڪيٽي سڪوٽ
2500/-	7875/-	- ٻيڪيٽي سڪوٽ انگريزي 5 ۽ سڪوٽو رڌوڌوڻا ٻيڪيٽي ڏيکڻي ڌڻوڻي 2 انگريزي ۽ 2 سڪوٽو	ٻيڪيٽي سڪوٽ انگريزي 5	MS4	ٻيڪيٽي سڪوٽ
	8835/-	- ٻيڪيٽي سڪوٽ انگريزي 6 ۽ سڪوٽو رڌوڌوڻا ٻيڪيٽي ڏيکڻي ڌڻوڻي 2 انگريزي ۽ 2 سڪوٽو	ٻيڪيٽي سڪوٽ انگريزي 6	EX1	ٻيڪيٽي سڪوٽ
	9890/-	- ٻيڪيٽي سڪوٽ انگريزي 7 ۽ سڪوٽو رڌوڌوڻا ٻيڪيٽي ڏيکڻي ڌڻوڻي 2 انگريزي ۽ 2 سڪوٽو	ٻيڪيٽي سڪوٽ انگريزي 7	EX2	ٻيڪيٽي سڪوٽ

ٻيڪيٽي سڪوٽ ڏيکڻي ڌڻوڻي ڏيکڻي ڌڻوڻي:

- (1) ٻيڪيٽي ۽ ٻيڪيٽي سڪوٽ ڏيکڻي ڌڻوڻي ڏيکڻي ڌڻوڻي
- (2) سڪوٽو ۽ سڪوٽو ڏيکڻي ڌڻوڻي، سڪوٽو ڏيکڻي ڌڻوڻي ۽ سڪوٽو ڏيکڻي ڌڻوڻي
- (3) سڪوٽو ڏيکڻي ڌڻوڻي، سڪوٽو ڏيکڻي ڌڻوڻي
- (3) سڪوٽو ڏيکڻي ڌڻوڻي ۽ سڪوٽو ڏيکڻي ڌڻوڻي (سڪوٽو 1 انگريزي) ڏيکڻي ڌڻوڻي
- (4) ٻيڪيٽي سڪوٽو ڏيکڻي ڌڻوڻي، سڪوٽو ڏيکڻي ڌڻوڻي ۽ سڪوٽو ڏيکڻي ڌڻوڻي







سولوا د سولوا: GS57/2013/03

سولوا د سولوا

د سولوا د سولوا د سولوا

سولوا د سولوا د سولوا

01

سولوا د سولوا	د سولوا	سولوا د سولوا	سولوا د سولوا	سولوا د سولوا	سولوا د سولوا
سولوا د سولوا	5,020/-	سولوا د سولوا	سولوا د سولوا	GS4	سولوا د سولوا
سولوا د سولوا	5,610/-	سولوا د سولوا	سولوا د سولوا	MS1	سولوا د سولوا
سولوا د سولوا	6,295/-	سولوا د سولوا	سولوا د سولوا	MS2	سولوا د سولوا
سولوا د سولوا	7,035/-	سولوا د سولوا	سولوا د سولوا	MS3	سولوا د سولوا
سولوا د سولوا	7,875/-	سولوا د سولوا	سولوا د سولوا	MS4	سولوا د سولوا











2500/-	6290/-	<p>- ماہواراً ڈائری کے ذریعہ ماہواراً تقریباً 6290/- کے اخراجات کی اطلاع دی جا رہی ہے۔</p>	<p>یکمتری سہ ماہی ایڑسہ 3</p>	<p>ی مخرج ارج یکمتری</p>
2500/-	7035/-	<p>- ماہواراً ڈائری کے ذریعہ تقریباً 7035/- کے اخراجات کی اطلاع دی جا رہی ہے۔</p> <p>- ماہواراً ڈائری کے ذریعہ تقریباً 7035/- کے اخراجات کی اطلاع دی جا رہی ہے۔</p> <p>- یکمتری سہ ماہی ایڑسہ 3 کے ذریعہ</p>	<p>یکمتری سہ ماہی ایڑسہ 4</p>	<p>ماہواراً یکمتری</p>
2500/-	7875/-	<p>- ماہواراً ڈائری کے ذریعہ تقریباً 7875/- کے اخراجات کی اطلاع دی جا رہی ہے۔</p> <p>- ماہواراً ڈائری کے ذریعہ تقریباً 7875/- کے اخراجات کی اطلاع دی جا رہی ہے۔</p> <p>- یکمتری سہ ماہی ایڑسہ 4 کے ذریعہ</p>	<p>یکمتری سہ ماہی ایڑسہ 5</p>	<p>ماہواراً یکمتری</p>
2500/-	8835/-	<p>- ماہواراً ڈائری کے ذریعہ تقریباً 8835/- کے اخراجات کی اطلاع دی جا رہی ہے۔</p> <p>- ماہواراً ڈائری کے ذریعہ تقریباً 8835/- کے اخراجات کی اطلاع دی جا رہی ہے۔</p>	<p>یکمتری سہ ماہی ایڑسہ 6</p>	<p>ماہواراً یکمتری</p>









ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ: 46-A1/2013/111

ᐃᑦᐃᑦ

ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ	ᐃᑦᐃᑦ:
01 (ᐃᑦᐃᑦ)	ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ:
ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ	ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ:
ᐃᑦᐃᑦ 3	ᐃᑦᐃᑦ:
7035-00 ᐃᑦᐃᑦ	ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ:
<p>- ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ 2000-00 ᐃᑦᐃᑦ</p> <p>- ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ 40%</p> <p>- ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ</p>	ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ:
<p>- ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ</p> <p>- ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ</p> <p>MS 2 ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ (ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ)</p>	ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ:
<p>- ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ</p> <p>- ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ</p> <p>- ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ</p> <p>- ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ</p> <p>- ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ</p> <p>- ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ</p>	ᐃᑦᐃᑦ ᐃᑦᐃᑦ:





د کړنډ	نومېر	لاندې ټولګه نوم	نومېر	د کړنډ د نوم
د کړنډ د نوم	2500/-	د کړنډ د نوم	5020/-	د کړنډ د نوم
د کړنډ د نوم	2500/-	د کړنډ د نوم	5610/-	د کړنډ د نوم
د کړنډ د نوم	2500/-	د کړنډ د نوم	6295/-	د کړنډ د نوم
د کړنډ د نوم	2500/-	د کړنډ د نوم	7035/-	د کړنډ د نوم
د کړنډ د نوم	2500/-	د کړنډ د نوم	7875/-	د کړنډ د نوم



























29 2013 15:00	<p>           ● 29 2013 15:00            ● 29 2013 15:00            ● 29 2013 15:00            ● 29 2013 15:00         </p>
29 2013 15:00	<p>           29 2013 15:00            8 2013 15:00            8 2013 15:00            8 2013 15:00         </p>

<p> <b>සමාජ සේවා දෙපාර්තමේන්තුව</b> </p>	<p>           දි. 14 ඔක්තෝබර් 2013         </p>
<p>           සම්මුතිය: (IUL)166-schol/166/2013/7         </p>	<p>           2013         </p>
<p>           2013/2014 අවසරය         </p>	
<p>           ලැබී ඇත:         </p>	<p>           සමස්ත සංඛ්‍යාව         </p>
<p>           දිනය:         </p>	<p>           සමස්ත සංඛ්‍යාව         </p>
<p>           ස්ථානය:         </p>	<p>           සමස්ත සංඛ්‍යාව         </p>
<p>           ප්‍රදේශය:         </p>	<p>           සමස්ත සංඛ්‍යාව         </p>
<p>           13         </p>	<p>           සමස්ත සංඛ්‍යාව         </p>
<p>           05         </p>	<p>           සමස්ත සංඛ්‍යාව         </p>
<p>           03         </p>	<p>           සමස්ත සංඛ්‍යාව         </p>



މުޅި ލިޔެ އުޅޭ ކުރުވަންތަ ސަރުކާރުގެ ރިޝާޔާތު ކޮލިފިކޭޝަން ބޯދަ

އެމްބީ ސެކްޓަރު

ސަރުކާރުގެ ވިޔަފާރި: MBA/IUL/2013/04

### އިޝްތިހާދު

ސަރުކާރުގެ ނިޔަން 2013

އިޝްތިހާދު ކުރުވަންތަ ސަރުކާރުގެ ވިޔަފާރިގެ ރިޝާޔާތު ކޮލިފިކޭޝަން ބޯދަ 2013 ގަވާއިދުގެ 31 ވަނަ އަދަދުގެ ގޮތުގައި ވަނީ ހުށަހަޅާނެ ވަނަ ދުވަހުގައި ހިންގާނެ ހެއްދެވުމެވެ.

ވަނަ ދުވަހުގައި ބައިވެރިވާން ބޭނުންވާ ފަރާތްތަކުން 2013 ގެ ނަންބަރު 27 ގައި ހިޔާފައި ވާ އިޝްތިހާދުގެ ދަށުން ބައިވެރިވާ ނިޔަން ކުރުވަންތަ ސަރުކާރުގެ ވިޔަފާރިގެ ރިޝާޔާތު ކޮލިފިކޭޝަން ބޯދަ 4024 331 ގަވާއިދުގެ 40 ވަނަ އަދަދުގެ ގޮތުގައި ހިންގާނެ ހެއްދެވުމެވެ.

އިޝްތިހާދު ކުރުވަންތަ ސަރުކާރުގެ ވިޔަފާރިގެ ރިޝާޔާތު ކޮލިފިކޭޝަން ބޯދަ ([www.mba-org.mv](http://www.mba-org.mv)) ގައި ހިނގާނެ ހެއްދެވުމެވެ.

15 ނަންބަރު 2013

ސަރުކާރުގެ ނިޔަން 2013 ގަވާއިދުގެ 31 ވަނަ އަދަދުގެ ގޮތުގައި

ހުށަހަޅާނެ ވަނަ ދުވަހުގައި

ހިންގާނެ ހެއްދެވުމެވެ

ފޯން: 3345155، ފެކްސް: 3315411

[www.mnu.edu.mv](http://www.mnu.edu.mv)

ސަރުކާރުގެ ވިޔަފާރި: MNU-CA-RG/2013/14

### އިޝްތިހާދު

ސަރުކާރުގެ ވިޔަފާރިގެ ރިޝާޔާތު ކޮލިފިކޭޝަން ބޯދަ 2013 ގަވާއިދުގެ 31 ވަނަ އަދަދުގެ ގޮތުގައި ވަނީ ހުށަހަޅާނެ ވަނަ ދުވަހުގައި ހިންގާނެ ހެއްދެވުމެވެ. 2013 ގެ ނަންބަރު 23 ގައި ހިޔާފައި ވާ އިޝްތިހާދުގެ ދަށުން ބައިވެރިވާ ނިޔަން ކުރުވަންތަ ސަރުކާރުގެ ވިޔަފާރިގެ ރިޝާޔާތު ކޮލިފިކޭޝަން ބޯދަ 4024 331 ގަވާއިދުގެ 40 ވަނަ އަދަދުގެ ގޮތުގައި ހިންގާނެ ހެއްދެވުމެވެ.

1. ހުށަހަޅާނެ ވަނަ ދުވަހުގައި ހިންގާނެ ހެއްދެވުމެވެ	
2.5 އަދަދު (5 ސަތަދު) ގެ ނިޔަން ހިންގާނެ ހެއްދެވުމެވެ	ރިޝާޔާތު ކޮލިފިކޭޝަން ބޯދަ 4024 331 ގަވާއިދުގެ 40 ވަނަ އަދަދުގެ ގޮތުގައި ހިންގާނެ ހެއްދެވުމެވެ
1.5 އަދަދު (3 ސަތަދު) ގެ ނިޔަން ހިންގާނެ ހެއްދެވުމެވެ	ރިޝާޔާތު ކޮލިފިކޭޝަން ބޯދަ 4024 331 ގަވާއިދުގެ 40 ވަނަ އަދަދުގެ ގޮތުގައި ހިންގާނެ ހެއްދެވުމެވެ

لاندې رېښې لاندې څرګند کړئ: ۷. د ټولې وخت په ترڅ کې

لاندې وینئ چې څه په لاندې کې لیکل شوي دي:

۱. چې په ډېرې او ځای کې لیکل شوي دي، چې لاندې کې لیکل شوي دي، چې لاندې کې لیکل شوي دي، چې لاندې کې لیکل شوي دي، چې لاندې کې لیکل شوي دي.

۲. چې په لاندې کې لیکل شوي دي، چې لاندې کې لیکل شوي دي، چې لاندې کې لیکل شوي دي، چې لاندې کې لیکل شوي دي، چې لاندې کې لیکل شوي دي.

۳. چې په لاندې کې لیکل شوي دي، چې لاندې کې لیکل شوي دي، چې لاندې کې لیکل شوي دي، چې لاندې کې لیکل شوي دي، چې لاندې کې لیکل شوي دي.

۲. لاندې کې لیکل شوي دي، چې لاندې کې لیکل شوي دي، چې لاندې کې لیکل شوي دي، چې لاندې کې لیکل شوي دي، چې لاندې کې لیکل شوي دي.

د ټولې وخت په ترڅ کې (8 سؤالات) | 150 (جوابونه)

لاندې رېښې لاندې څرګند کړئ: ۷. د ټولې وخت په ترڅ کې، چې لاندې کې لیکل شوي دي، چې لاندې کې لیکل شوي دي، چې لاندې کې لیکل شوي دي، چې لاندې کې لیکل شوي دي، چې لاندې کې لیکل شوي دي.

لاندې وینئ چې څه په لاندې کې لیکل شوي دي:

۱. چې په ډېرې او ځای کې لیکل شوي دي، چې لاندې کې لیکل شوي دي، چې لاندې کې لیکل شوي دي، چې لاندې کې لیکل شوي دي، چې لاندې کې لیکل شوي دي.

۲. چې په لاندې کې لیکل شوي دي، چې لاندې کې لیکل شوي دي، چې لاندې کې لیکل شوي دي، چې لاندې کې لیکل شوي دي، چې لاندې کې لیکل شوي دي.

۳. چې په لاندې کې لیکل شوي دي، چې لاندې کې لیکل شوي دي، چې لاندې کې لیکل شوي دي، چې لاندې کې لیکل شوي دي، چې لاندې کې لیکل شوي دي.

ދިވެހިސަރުކާރުގެ ގެޒެޓް ގައި  
 ބަޔާންކުރި ގޮތުގައި

އިތުރު މަޢުލޫމާތު ހޯއްދެވުމަށް  
 ފަސޭހަ ކުރުމަށް  
 ފަސޭހަ ކުރުމަށް.

ނަންބަރު: (IUL)166-Schol/166/2013/3

10 ޖުލައި 2013

**18th Post Graduate Course in Remote Sensing and Geographic Information System**

<p>ފަންނީ ނަންބަރު:</p>	<p>Centre for Space Science and Technology Education in Asia and the Pacific at Indian Institute of Remote sensing</p>	<p>މަތީ ދަރަޖަ:</p>
<p>މަތީ ދަރަޖަ ހޯއްދެވުމަށް ބޭނުންވާ ފަރާތްތަކުން ފަސޭހަ ކުރުމަށް ފަސޭހަ ކުރުމަށް ފަސޭހަ ކުރުމަށް.</p>	<p><a href="http://www.dhe.gov.mv">www.dhe.gov.mv</a> ގައި ބަޔާންކުރި ގޮތުގައި ފަސޭހަ ކުރުމަށް ފަސޭހަ ކުރުމަށް ފަސޭހަ ކުރުމަށް.</p>	<p>މަތީ ދަރަޖަ ހޯއްދެވުމަށް ބޭނުންވާ ފަރާތްތަކުން ފަސޭހަ ކުރުމަށް ފަސޭހަ ކުރުމަށް ފަސޭހަ ކުރުމަށް.</p>

- ފަސޭހަ ކުރުމަށް ބޭނުންވާ ފަރާތްތަކުން ފަސޭހަ ކުރުމަށް ފަސޭހަ ކުރުމަށް ފަސޭހަ ކުރުމަށް.
- ފަސޭހަ ކުރުމަށް ބޭނުންވާ ފަރާތްތަކުން ފަސޭހަ ކުރުމަށް ފަސޭހަ ކުރުމަށް ފަސޭހަ ކުރުމަށް.
- ފަސޭހަ ކުރުމަށް ބޭނުންވާ ފަރާތްތަކުން ފަސޭހަ ކުރުމަށް ފަސޭހަ ކުރުމަށް ފަސޭހަ ކުރުމަށް.
- ފަސޭހަ ކުރުމަށް ބޭނުންވާ ފަރާތްތަކުން ފަސޭހަ ކުރުމަށް ފަސޭހަ ކުރުމަށް ފަސޭހަ ކުރުމަށް.
- ފަސޭހަ ކުރުމަށް ބޭނުންވާ ފަރާތްތަކުން ފަސޭހަ ކުރުމަށް ފަސޭހަ ކުރުމަށް ފަސޭހަ ކުރުމަށް.
- ފަސޭހަ ކުރުމަށް ބޭނުންވާ ފަރާތްތަކުން ފަސޭހަ ކުރުމަށް ފަސޭހަ ކުރުމަށް ފަސޭހަ ކުރުމަށް.

ނަންބަރު: 23 ޖުލައި 2013 (ބަންދު) ފަންނީ ނަންބަރު 15:00 ގައި ބަޔާންކުރި ގޮތުގައި ފަސޭހަ ކުރުމަށް ފަސޭހަ ކުރުމަށް ފަސޭހަ ކުރުމަށް.

ފަސޭހަ ކުރުމަށް ބޭނުންވާ ފަރާތްތަކުން ފަސޭހަ ކުރުމަށް ފަސޭހަ ކުރުމަށް ފަސޭހަ ކުރުމަށް. 8 ވަނަ ފަންނީ ނަންބަރު 15:00 ގައި ބަޔާންކުރި ގޮތުގައި ފަސޭހަ ކުރުމަށް ފަސޭހަ ކުރުމަށް ފަސޭހަ ކުރުމަށް. [www.dhe.gov.mv](http://www.dhe.gov.mv) ގައި ބަޔާންކުރި ގޮތުގައި ފަސޭހަ ކުރުމަށް ފަސޭހަ ކުރުމަށް ފަސޭހަ ކުރުމަށް. 3341380 ގައި ބަޔާންކުރި ގޮތުގައި ފަސޭހަ ކުރުމަށް ފަސޭހަ ކުރުމަށް ފަސޭހަ ކުރުމަށް.





<p>• ឯកសារបណ្ណាល័យ រដ្ឋបាលសិក្សា និង គ្រឹះស្ថានសិក្សា ទាំងឡាយ។</p> <p>• ស្ថាប័នសិក្សា ទាំងឡាយ ក្នុង ប្រទេស។</p> <p>• លេខ ទូរស័ព្ទ ទាំងឡាយ ទាក់ទង។</p>	
<p>សំបុត្រ: 23 ខែ មេសា ឆ្នាំ 2013 (ច័ន្ទ) ពេលវេលា 15:00 រៀបចំ និង ប្រើប្រាស់ កិច្ចសន្យា រវាង គ្រឹះស្ថានសិក្សា បណ្ណាល័យ (សិស្ស / គ្រូបង្រៀន) រវាង គ្រឹះស្ថានសិក្សា បណ្ណាល័យ និង គ្រឹះស្ថានសិក្សា ទាំងឡាយ។</p>	
<p>លេខ ទូរស័ព្ទ ទាំងឡាយ 8:30 រៀបចំ និង ប្រើប្រាស់ កិច្ចសន្យា រវាង គ្រឹះស្ថានសិក្សា បណ្ណាល័យ និង គ្រឹះស្ថានសិក្សា ទាំងឡាយ 15:00 រៀបចំ និង ប្រើប្រាស់ កិច្ចសន្យា រវាង គ្រឹះស្ថានសិក្សា បណ្ណាល័យ និង គ្រឹះស្ថានសិក្សា ទាំងឡាយ។</p> <p>គេហទំព័រ: <a href="http://www.dhe.gov.mv">www.dhe.gov.mv</a> ទូរស័ព្ទ ទាំងឡាយ 3341380 រៀបចំ និង ប្រើប្រាស់ កិច្ចសន្យា រវាង គ្រឹះស្ថានសិក្សា បណ្ណាល័យ និង គ្រឹះស្ថានសិក្សា ទាំងឡាយ។</p>	

<p>ស្ថាប័នសិក្សា បណ្ណាល័យ</p>		<p>• គ្រឹះស្ថានសិក្សា បណ្ណាល័យ និង គ្រឹះស្ថានសិក្សា ទាំងឡាយ។</p> <p>• គ្រឹះស្ថានសិក្សា បណ្ណាល័យ និង គ្រឹះស្ថានសិក្សា ទាំងឡាយ។</p> <p>• គ្រឹះស្ថានសិក្សា បណ្ណាល័យ និង គ្រឹះស្ថានសិក្សា ទាំងឡាយ។</p>
<p>សំបុត្រ: (IUL)166-schol/166/2013/02</p>	<p>02 ខែ មេសា ឆ្នាំ 2013</p>	
<p><b>Thai International PostGraduate Program</b></p>		
<p>ថ្ងៃទី: 2 រោច</p>	<p>ស្ថាប័នសិក្សា បណ្ណាល័យ</p>	<p>ស្ថាប័នសិក្សា បណ្ណាល័យ</p>
<p>01 ថ្ងៃទី មេសា ឆ្នាំ 2013 និង 01 ថ្ងៃទី មេសា ឆ្នាំ 2013</p>	<p>College of Innovation / Thammasat University</p>	<p>ស្ថាប័នសិក្សា បណ្ណាល័យ</p>
<p>• ថ្ងៃទី មេសា ឆ្នាំ 2013 និង 02 ថ្ងៃទី មេសា ឆ្នាំ 2013</p> <p>• TOEFL 570 រៀបចំ និង ប្រើប្រាស់ កិច្ចសន្យា រវាង គ្រឹះស្ថានសិក្សា បណ្ណាល័យ និង គ្រឹះស្ថានសិក្សា ទាំងឡាយ។</p> <p>• IELTS 6.0 រៀបចំ និង ប្រើប្រាស់ កិច្ចសន្យា រវាង គ្រឹះស្ថានសិក្សា បណ្ណាល័យ និង គ្រឹះស្ថានសិក្សា ទាំងឡាយ។</p>	<p>ស្ថាប័នសិក្សា បណ្ណាល័យ</p>	<p>ស្ថាប័នសិក្សា បណ្ណាល័យ</p>
<p>• ថ្ងៃទី មេសា ឆ្នាំ 2013 និង 01 ថ្ងៃទី មេសា ឆ្នាំ 2013</p> <p>• ថ្ងៃទី មេសា ឆ្នាំ 2013 និង 01 ថ្ងៃទី មេសា ឆ្នាំ 2013</p> <p>• ថ្ងៃទី មេសា ឆ្នាំ 2013 និង 01 ថ្ងៃទី មេសា ឆ្នាំ 2013</p>	<p>www.dhe.gov.mv</p>	<p>ស្ថាប័នសិក្សា បណ្ណាល័យ</p>
<p>• ថ្ងៃទី មេសា ឆ្នាំ 2013 និង 01 ថ្ងៃទី មេសា ឆ្នាំ 2013</p> <p>• ថ្ងៃទី មេសា ឆ្នាំ 2013 និង 01 ថ្ងៃទី មេសា ឆ្នាំ 2013</p>	<p>ស្ថាប័នសិក្សា បណ្ណាល័យ</p>	<p>ស្ថាប័នសិក្សា បណ្ណាល័យ</p>

សង្ខេបគ្រប់គ្រងប្រព័ន្ធធារាសាស្ត្រ និងការងារស្រាវជ្រាវ។ ភារកិច្ចនៃអង្គការគ្រប់គ្រងគ្រប់គ្រងប្រព័ន្ធធារាសាស្ត្រ និងការងារស្រាវជ្រាវ នៃអង្គការគ្រប់គ្រងគ្រប់គ្រងប្រព័ន្ធធារាសាស្ត្រ និងការងារស្រាវជ្រាវ គឺមានដូចខាងក្រោម៖

• រៀបចំ និងអនុវត្តផែនការប្រតិបត្តិការប្រព័ន្ធធារាសាស្ត្រ និងការងារស្រាវជ្រាវ ដើម្បីធានាបាននូវគុណភាព និងភាពប្រសើរឡើងវិញនៃប្រព័ន្ធធារាសាស្ត្រ និងការងារស្រាវជ្រាវ ។  
• ត្រួតពិនិត្យ និងរាយការណ៍ទៅអង្គការគ្រប់គ្រងគ្រប់គ្រងប្រព័ន្ធធារាសាស្ត្រ និងការងារស្រាវជ្រាវ អំពីលទ្ធផលនៃការងារស្រាវជ្រាវ និងការងារប្រតិបត្តិការប្រព័ន្ធធារាសាស្ត្រ និងការងារស្រាវជ្រាវ ។

• លើកកម្ពស់ការងារស្រាវជ្រាវ និងការងារប្រតិបត្តិការប្រព័ន្ធធារាសាស្ត្រ និងការងារស្រាវជ្រាវ ដើម្បីធានាបាននូវគុណភាព និងភាពប្រសើរឡើងវិញនៃប្រព័ន្ធធារាសាស្ត្រ និងការងារស្រាវជ្រាវ ។  
• រៀបចំ និងអនុវត្តផែនការប្រតិបត្តិការប្រព័ន្ធធារាសាស្ត្រ និងការងារស្រាវជ្រាវ ដើម្បីធានាបាននូវគុណភាព និងភាពប្រសើរឡើងវិញនៃប្រព័ន្ធធារាសាស្ត្រ និងការងារស្រាវជ្រាវ ។

កម្មវិធីស្រាវជ្រាវ និងការងារប្រតិបត្តិការប្រព័ន្ធធារាសាស្ត្រ និងការងារស្រាវជ្រាវ

- 02 ប្រព័ន្ធធារាសាស្ត្រ និងការងារស្រាវជ្រាវ
- ភារកិច្ចនៃអង្គការគ្រប់គ្រងគ្រប់គ្រងប្រព័ន្ធធារាសាស្ត្រ និងការងារស្រាវជ្រាវ (សម្រាប់អង្គការគ្រប់គ្រងគ្រប់គ្រងប្រព័ន្ធធារាសាស្ត្រ និងការងារស្រាវជ្រាវ) ។
- គោលបំណង និងប្រសិទ្ធភាពនៃប្រព័ន្ធធារាសាស្ត្រ និងការងារស្រាវជ្រាវ ។
- គោលបំណង និងប្រសិទ្ធភាពនៃប្រព័ន្ធធារាសាស្ត្រ និងការងារស្រាវជ្រាវ ។

សេចក្តីថ្លែងការណ៍: 29 ខែសីហា 2013 (ថ្ងៃសុក្រ) ពេលវេលា 14:30 រយៈពេល 1 ម៉ោង គណៈកម្មាធិការស្រាវជ្រាវ និងការងារប្រតិបត្តិការប្រព័ន្ធធារាសាស្ត្រ និងការងារស្រាវជ្រាវ (គណៈកម្មាធិការស្រាវជ្រាវ) 08 ម៉ោង ព្រឹក

លេខទូរស័ព្ទ: 3341380 លេខទូរស័ព្ទ: 8:30 រយៈពេល 14:30 ម៉ោង 08 ម៉ោង គណៈកម្មាធិការស្រាវជ្រាវ និងការងារប្រតិបត្តិការប្រព័ន្ធធារាសាស្ត្រ និងការងារស្រាវជ្រាវ (គណៈកម្មាធិការស្រាវជ្រាវ) 08 ម៉ោង ព្រឹក គេហទំព័រ: [www.dhe.gov.mv](http://www.dhe.gov.mv) លេខទូរស័ព្ទ: 3341380





בסוד דברי החיים

דברי החיים ה' תשס"ג, הג' תמוז ה'תשס"ג

ד"ר, פרופ' זלמן גורן

ספרות: (IUL)88-LS/1/2013/1

החיים

החיים הם תוכן, הם מהות, הם כפי שהם, הם כפי שהם, הם כפי שהם. החיים הם תוכן, הם מהות, הם כפי שהם, הם כפי שהם, הם כפי שהם. החיים הם תוכן, הם מהות, הם כפי שהם, הם כפי שהם, הם כפי שהם.

24 בספר 1434  
06 תמוז ה'תשס"ג

דברי החיים ה' תשס"ג, הג' תמוז ה'תשס"ג

ד"ר, פרופ' זלמן גורן

ספרות: (IUL)94-V/94/2013/2

החיים

החיים הם תוכן, הם מהות, הם כפי שהם, הם כפי שהם, הם כפי שהם. החיים הם תוכן, הם מהות, הם כפי שהם, הם כפי שהם, הם כפי שהם. החיים הם תוכן, הם מהות, הם כפי שהם, הם כפי שהם, הם כפי שהם.

24 בספר 1434  
06 תמוז ה'תשס"ג

מס' תיק: (A)CA-2012/369

התביעה

התביעה נוגתה על ידי (נא לציין פרטים) והיא זכתה להגנה נאדרת (ראו תיק מס' ז' ו-ה' והגנת הצרכן).  
 ב-26 יולי 2013 הוגש תביעה נגד התביעה נגד (נא לציין פרטים) והיא זכתה להגנה נאדרת (ראו תיק מס' ז' ו-ה' והגנת הצרכן).  
 התביעה נוגתה על ידי (נא לציין פרטים) והיא זכתה להגנה נאדרת (ראו תיק מס' ז' ו-ה' והגנת הצרכן).  
 התביעה נוגתה על ידי (נא לציין פרטים) והיא זכתה להגנה נאדרת (ראו תיק מס' ז' ו-ה' והגנת הצרכן).

#	תיק תביעה מס' / מס' תביעה	תיק תביעה נגד	תיק תביעה נגד
1	M02-05-1	התביעה נגד (נא לציין פרטים) והיא זכתה להגנה נאדרת (ראו תיק מס' ז' ו-ה' והגנת הצרכן).	התביעה נגד (נא לציין פרטים) והיא זכתה להגנה נאדרת (ראו תיק מס' ז' ו-ה' והגנת הצרכן).
2	M02-06-1	התביעה נגד (נא לציין פרטים) והיא זכתה להגנה נאדרת (ראו תיק מס' ז' ו-ה' והגנת הצרכן).	התביעה נגד (נא לציין פרטים) והיא זכתה להגנה נאדרת (ראו תיק מס' ז' ו-ה' והגנת הצרכן).
3	M02-07-1	התביעה נגד (נא לציין פרטים) והיא זכתה להגנה נאדרת (ראו תיק מס' ז' ו-ה' והגנת הצרכן).	התביעה נגד (נא לציין פרטים) והיא זכתה להגנה נאדרת (ראו תיק מס' ז' ו-ה' והגנת הצרכן).
4	M02-07-2	התביעה נגד (נא לציין פרטים) והיא זכתה להגנה נאדרת (ראו תיק מס' ז' ו-ה' והגנת הצרכן).	התביעה נגד (נא לציין פרטים) והיא זכתה להגנה נאדרת (ראו תיק מס' ז' ו-ה' והגנת הצרכן).

<p>ד' קונטרס פון פאָרשן יארן ווערן באַרעווענדיק      פֿאַר אַ קוואַרטאַל פֿון פֿאַרשן יארן. דאָס ווערט אַרבעט      יארן יארן דאָס פֿאַרשן יארן פֿאַרשן יארן פֿאַרשן יארן      באַרעווענדיק פֿאַרשן יארן דאָס פֿאַרשן יארן.</p>	<p>יארן: 1</p>	<p>Q04-07-1</p>	<p>5</p>
<p>ד' קונטרס פון פאָרשן יארן ווערן באַרעווענדיק      פֿאַר אַ קוואַרטאַל פֿון פֿאַרשן יארן. דאָס ווערט אַרבעט      יארן יארן דאָס פֿאַרשן יארן פֿאַרשן יארן פֿאַרשן יארן      באַרעווענדיק פֿאַרשן יארן דאָס פֿאַרשן יארן.</p>	<p>יארן: 1</p>	<p>Q04-05-1</p>	<p>6</p>
<p>ד' קונטרס פון פאָרשן יארן ווערן באַרעווענדיק      פֿאַר אַ קוואַרטאַל פֿון פֿאַרשן יארן. דאָס ווערט אַרבעט      יארן יארן דאָס פֿאַרשן יארן פֿאַרשן יארן פֿאַרשן יארן      באַרעווענדיק פֿאַרשן יארן דאָס פֿאַרשן יארן.</p>	<p>יארן: 2</p>	<p>Q04-05-2</p>	<p>7</p>
<p>ד' קונטרס פון פאָרשן יארן ווערן באַרעווענדיק      פֿאַר אַ קוואַרטאַל פֿון פֿאַרשן יארן. דאָס ווערט אַרבעט      יארן יארן דאָס פֿאַרשן יארן פֿאַרשן יארן פֿאַרשן יארן      באַרעווענדיק פֿאַרשן יארן דאָס פֿאַרשן יארן.</p>	<p>יארן: 1</p>	<p>M02-0-1</p>	<p>8</p>
<p>ד' קונטרס פון פאָרשן יארן ווערן באַרעווענדיק      פֿאַר אַ קוואַרטאַל פֿון פֿאַרשן יארן. דאָס ווערט אַרבעט      יארן יארן דאָס פֿאַרשן יארן פֿאַרשן יארן פֿאַרשן יארן      באַרעווענדיק פֿאַרשן יארן דאָס פֿאַרשן יארן.</p>	<p>יארן: 1</p>	<p>Q04-0-1</p>	<p>9</p>

פֿון דאָס אַרבעט יארן אַרבעט יארן אַרבעט יארן אַרבעט יארן אַרבעט יארן

18 סעפטעמבער 1434

31 עטער 2012











**Maldives Inland Revenue Authority**

Male', Republic of Maldives.

**TAX RULING**

**Business Profit Tax: Scope of section 6(a)(4) of the Business Profit Tax Act**

**Reference No.:** TR-2013/B25

**Date of issue:** Thursday, 10 January 2013

This ruling is issued pursuant to the authority granted under Section 84 of the Tax Administration Act (Law Number 3/2010) as amended by Law Number 14/2011. Unless otherwise stated, all legislative references are to the Business Profit Tax Act (Law Number 5/2011). This ruling is legally binding.

**Introduction**

1. This ruling explains the scope of section 6(a)(4) of the Act.

2. Section 6 states:

“(a) If the following payments are paid or payable in any tax year to a Person who is not resident in Maldives in that year, then the Person who makes the payment shall be chargeable to tax in respect to such payment, under this Section.

...

(4) Payment of fees for management, personal or technical services and any other commission or fee not constituting income from any employment;”

**Ruling**

3. Payment of fees for management, personal or technical services shall be subject to withholding tax under section 6(a)(4) of the Act irrespective of where the services are performed.

4. Commissions and fees not constituting income from employment, specified in section 6(a)(4) of the Act, shall be subject to withholding tax if:

(a) the service for which the commission or fee is paid is performed in the Maldives; or

(b) the commission or fee is paid:

(1) for a service provided to the supplier, or a person associated with the supplier, of goods and services consumed in the Maldives; and

(2) the service is provided in connection with the supply of such goods or services.

5. For the purposes of paragraph 4(a) of this ruling:

(a) a service is performed in the Maldives if the supplier of the service, or any of the supplier's employees or agents, are present in the Maldives performing any activities in connection with the service for which the commission or fee is paid; and

(b) withholding tax is applicable only to the commission or fee attributable to work done in the Maldives calculated on a daily basis or by another method acceptable to the MIRA.

6. For the purposes of paragraph 4(b) of this ruling, a person associated with the supplier of goods and services means a person:

(a) that has an interest in any shares of the supplier; or

(b) in which the supplier has an interest in any shares of the person; or

(c) that is an associate, as defined in section 45(g) of the Act; or

(d) that is an associate (determined in accordance with this ruling) of another person that is associated with the supplier of the goods and services.

Date of Effect

7. This ruling shall take effect from its date of issue.











# سروش

سروش عظیمی سرى اړكى سرچشمه جوړه  
ډو، ترڅو ترڅو ترڅو

سروش 60-ADM/2013/4

## اړخونه

اړخونه د سروش سرچشمه جوړه

د سروش سرچشمه جوړه د سروش سرچشمه جوړه د سروش سرچشمه جوړه  
د سروش سرچشمه جوړه د سروش سرچشمه جوړه د سروش سرچشمه جوړه  
د سروش سرچشمه جوړه د سروش سرچشمه جوړه د سروش سرچشمه جوړه  
د سروش سرچشمه جوړه د سروش سرچشمه جوړه د سروش سرچشمه جوړه

15 څه څه 2013

# سروش



سروش سرچشمه جوړه  
ډو، ترڅو ترڅو

سروش 2013/4	4 څه څه 1434
	16 څه څه 2013

1434 سرچشمه جوړه د سروش سرچشمه جوړه  
سروش سرچشمه جوړه د سروش سرچشمه جوړه

1434 سرچشمه جوړه د سروش سرچشمه جوړه  
سروش سرچشمه جوړه د سروش سرچشمه جوړه  
سروش سرچشمه جوړه د سروش سرچشمه جوړه  
سروش سرچشمه جوړه د سروش سرچشمه جوړه  
سروش سرچشمه جوړه د سروش سرچشمه جوړه  
سروش سرچشمه جوړه د سروش سرچشمه جوړه

سروش سرچشمه جوړه د سروش سرچشمه جوړه  
سروش سرچشمه جوړه د سروش سرچشمه جوړه  
سروش سرچشمه جوړه د سروش سرچشمه جوړه  
سروش سرچشمه جوړه د سروش سرچشمه جوړه  
سروش سرچشمه جوړه د سروش سرچشمه جوړه  
سروش سرچشمه جوړه د سروش سرچشمه جوړه

سروش سرچشمه جوړه د سروش سرچشمه جوړه  
سروش سرچشمه جوړه د سروش سرچشمه جوړه  
سروش سرچشمه جوړه د سروش سرچشمه جوړه  
سروش سرچشمه جوړه د سروش سرچشمه جوړه

“Safe Community – Nation’s Development”

این مجله از سوی وزارت آموزش و پرورش جمهوری اسلامی ایران منتشر می‌گردد.  
 نشریات آموزش و پرورش، وزارت آموزش و پرورش، جمهوری اسلامی ایران، تهران  
 دفتر نشریات آموزش و پرورش

تاریخچه مجله: 8 شهریور 1388 (2009)  
 شماره 13 (2009) 57/2009  
 شماره 22 (2009) 25/2012  
 شماره 16 (2012)

این مجله از سوی وزارت آموزش و پرورش جمهوری اسلامی ایران منتشر می‌گردد.  
 نشریات آموزش و پرورش، وزارت آموزش و پرورش، جمهوری اسلامی ایران، تهران  
 دفتر نشریات آموزش و پرورش

این مجله از سوی وزارت آموزش و پرورش جمهوری اسلامی ایران منتشر می‌گردد.  
 نشریات آموزش و پرورش، وزارت آموزش و پرورش، جمهوری اسلامی ایران، تهران  
 دفتر نشریات آموزش و پرورش

این مجله از سوی وزارت آموزش و پرورش جمهوری اسلامی ایران منتشر می‌گردد.  
 نشریات آموزش و پرورش، وزارت آموزش و پرورش، جمهوری اسلامی ایران، تهران  
 دفتر نشریات آموزش و پرورش

این مجله از سوی وزارت آموزش و پرورش جمهوری اسلامی ایران منتشر می‌گردد.  
 نشریات آموزش و پرورش، وزارت آموزش و پرورش، جمهوری اسلامی ایران، تهران  
 دفتر نشریات آموزش و پرورش

این مجله از سوی وزارت آموزش و پرورش جمهوری اسلامی ایران منتشر می‌گردد.  
 نشریات آموزش و پرورش، وزارت آموزش و پرورش، جمهوری اسلامی ایران، تهران  
 دفتر نشریات آموزش و پرورش

